



# THE CEYLON GOVERNMENT GAZETTE

No. 10,454 — FRIDAY, SEPTEMBER 26, 1952

Published by Authority

## PART III—LANDS

(Separate paging is given to each Part in order that it may be filed separately.)

	PAGE		PAGE
Land Settlement Notices :—		Land Sales by the Settlement Officer :—	
Preliminary Notices .. .. .	—	Western Province .. .. .	—
Final Orders .. .. .	—	Central Province .. .. .	1587
		Southern Province .. .. .	—
		Northern Province .. .. .	—
		Eastern Province .. .. .	—
Land Sales by the Government Agents :—		North-Western Province .. .. .	—
Western Province .. .. .	—	North-Central Province .. .. .	—
Central Province .. .. .	—	Province of Uva .. .. .	—
Southern Province .. .. .	—	Province of Sabaragamuwa .. .. .	—
Northern Province .. .. .	—	Land Acquisition Notices .. .. .	1530
Eastern Province .. .. .	—	Notices under the Land Development Ordinance .. .. .	1545
North-Western Province .. .. .	—	Land Redemption Notices .. .. .	1545
North-Central Province .. .. .	—	Land Resumption Notices .. .. .	—
Province of Uva .. .. .	—	Miscellaneous Land Notices .. .. .	1546
Province of Sabaragamuwa .. .. .	—	Lands under Peasant Proprietor Scheme .. .. .	—

PART V published with this Issue contains List of Applications for Public Carriers' Permits for use of Lorries, &c.

## Land Sales by the Settlement Officer CENTRAL PROVINCE

No. 14,512, S. O.—The Settlement Officer will, on Monday, November 17, 1952, at 9.30 a.m., at his office in Galagedara Camp, put up to auction, for sale or settlement, or will otherwise dispose of, the under-mentioned portions of Crown land, in accordance with the regulations of Government regarding land sales. Six allotments of land situated in the Udalapata West Korale of the Kandy District of the Central Province.

Lot	Name of Land	Name of Claimant	Description	Extent A. R. P.
Block survey preliminary plan No. 196—Kinigama				
7	Marahena	Herat Mudiyansele Appuhamy of Galagedara	Waste land	0 0 24
35	Moragollehena	Wattegedara Mudalhamy	Chena	0 1 27
37	Hapugahamulhena	Wattegedara Appuhamy, (2) ditto Ukkubanda, (3) ditto Ranhami, (4) ditto Kalubanda	do.	0 1 28
95	Battakumburepillewa	Hatarakoralegedara Ukkubanda	do.	0 0 25
196	Narawatthenewelhena	Etambagahalandedgedara Tikrimenika of Uquwa	do.	0 1 12
268	Boraluwehena	Kadawathegedara Bandirala, (2) ditto Ranmenika	do.	1 0 25

Upset price up to Rs. 100 per acre. Further information regarding these lands can be obtained from the Settlement Officer, Colombo, and plans of them from the Surveyor-General, Colombo.

Land Commissioner's Office,  
Colombo, September 11, 1952.

E. K. R. ASERAPPA,  
for Land Commissioner.

No. 14,513, S. O.—The Settlement Officer will, on Tuesday, November 11, 1952, at 9.30 a.m., at his office in Galagedara Camp, Galagedara, put up to auction, for sale or settlement, or will otherwise dispose of, the under-mentioned portions of Crown land, in accordance with the regulations of Government regarding land sales. Fifteen allotments of land situated in the Pallepata Korale of the Kandy District of the Central Province.

Lot	Name of Land	Name of Claimant	Description	Extent A. R. P.
Block survey preliminary plan No. 21. Village—Welagama				
55	Helenawalawatta	Juwanwadu Lawrence de Silva of Godatule	Garden	1 0 9
74	Etugalawatta	Ekanayaka Mudiyansele Banda of Pallepola	Rubber	0 3 27
151	Dernatagollehena	Weebaddegedara alias Hudukin Mudiyanselegedara Heen Banda, Weebaddegedara Hudukin Mudiyanselegedara Utku Banda, Weebaddegedara Hudukin Mudiyanselegedara Tikiri Banda, all of Dedunupitiya	Chena	0 1 15
510	Narangaspitiyawatta	Juwanwadu Lawrence de Silva	Rubber	0 3 10
658	Pallepusehena	Kahatagollegedara Utku Menika, Kahatagollegedara Puchi Menika, Kahatagollegedara Ukkurala and Kahatagollegedara Ran Menika	Chena	0 0 36
641	Egodapitahena	Daulkarayalegedara Kiri Utkuwa	do.	0 1 1
667	Udawatta alias Bogahamulawatta	Rankotgedara Meniki	Coconut garden	0 1 5
235	Mudunehena	Damunupola Atauda Herat Mudiyanselegedara Mutu Banda of Damunupola	Chena	1 0 30

1537—J N. B.20184-741 (0/52)

Lot	Name of Land	Name of Claimant	Description	Extent A. R. P.
523	Unapotugowatta	Damunapola Atauda Horat Mudiyanselegedara Mutu Banda	Chena	0 3 16
652	Pahurohona	Damunapola Atauda Horat Mudiyanselegedara Mutu Banda	Garden	0 0 30
26	Etugolahona	Siri Narajana Mudiyanselege Rambanda	Chena	0 1 5
490	Etugalatonna watta	Atugala-Horat Mudiyanselege Ran Banda, Herat Mudiyanselege Promawathie, Horat Mudiyanselege Biso Menika, Horat Mudiyanselege Heon Menika and Herat Mudiyanselege Abeyratne	Garden	1 0 2
535	Elugodapoluhona	Kadawatogedara Kulatun Mudiyansele Appuhami	Chena	0 3 2
542	Dohiaddomadahena	Medagedara Mutu Banda, W. D. M. Loku Menika of Balawatgama	do.	0 1 32
544	Dohiaddomadahena	W. D. M. Loku Menika of Balawatgama, Moddegedara Mutu Banda	Chena	0 0 11

Upset price up to Rs. 100 per acre. Further information regarding these lands can be obtained from the Settlement Officer, Colombo, and plans of them from the Surveyor-General, Colombo.

Land Commissioner's Office,  
Colombo, September 11, 1952.

E. K. R. ASERAPPA,  
for Land Commissioner.

**No. 14,514, S. O.**—The Settlement Officer will, on Wednesday, November 12, 1952, at 9.30 a.m., at his office in Galagedara Camp, Galagedara, put up to auction, for sale or settlement, or will otherwise dispose of, the under-mentioned portions of Crown land, in accordance with the regulations of Government regarding land sales. Fourteen allotments of land situated in the Pallepallata Korale of the Kandy District of the Central Province.

Lot	Name of Land	Name of Claimant	Description	Extent A. R. P.
Block survey preliminary plan No. 21. Village—Welagama				
545	Dohiaddemadawatta	Medagedara Mutu Banda	Garden	5 1 35
122	Do.	do.	Coconut garden	0 3 36
123	Dohiaddomadahena	do.	Chena	1 3 1
550	Liyanagollewatta	do.	Coconut garden	1 2 0
139	Fuselahona	Horat Mudiyanselege Ukku Banda, ditto Pinchi Banda, ditto Appuhamy, Ratnayaka Mudiyanselege Dingiri Amma, ditto Loku Menika	Chena	0 1 20
588	Kosgollearamba	Herat Mudiyanselege Pinchi Banda	Coconut garden	0 2 19
594	Do.	Kadawatogedara Kulatun Mudiyansele Appuhamy	Garden	0 0 8
192	Domatagollohona	Viharewattagedara Menika	Chena	0 0 17
708	Weewalahona	Horat Mudiyanselegedara Mutu Banda	Coconut garden	0 1 10
730	Weewalawatta	do.	Rubber	9 2 11
737	Do.	Ditto and Mahakumburoralalago Appuhami	do.	1 3 32
738	Do.	Horat Mudiyanselegedara Mutu Banda	do.	0 1 7
711	Woewalahona	do.	Garden	1 1 22
239	Boehena	Kadawatogedara Dingiri Banda, ditto Bandi Menika	Chena	0 0 26

Upset price up to Rs. 100 per acre. Further information regarding these lands can be obtained from the Settlement Officer, Colombo, and plans of them from the Surveyor-General, Colombo.

Land Commissioner's Office,  
Colombo, September 11, 1952.

E. K. R. ASERAPPA,  
for Land Commissioner.

**No. 14,515, S. O.**—The Settlement Officer will, on Thursday, November 13, 1952, at 9.30 a.m., at his office in Galagedara Camp, Galagedara, put up to auction, for sale or settlement, or will otherwise dispose of, the under-mentioned portions of Crown land, in accordance with the regulations of Government regarding land sales. Eighteen allotments of land situated in the Pallepallata Korale of the Kandy District of the Central Province.

Lot	Name of Land	Name of Claimant	Description	Extent A. R. P.
Block survey preliminary plan No. 21. Village—Welagama				
240	Mudunowatta	Ataudaheratmudiyanselege Mudiyanse	Coconut garden	0 2 11
247	Boehona	Kandaudagedara Tikiri Menika	Chena	0 2 13
251	Boewatta	Kadawatogedara Punchibanda, ditto Dingiri Banda and ditto Bandi Menika	Coconut garden	0 1 4
252	Boehona	Ataudaheratmudiyanselege Mudiyanse	Chena	0 0 31
669	Unapotugowatta	Wijokoon Mudiyansele Ran Banda	Coconut garden	0 0 19
286	Weewalahona	Horatmudiyanselege Mutu Banda	Chena	0 2 18
347	Pusanadama	Kahatagollegedara Ukkurala	Waste land	0 1 5
353	Dambagollohona	Ataudaheratmudiyanselege Kalubanda	do.	0 0 26
367	Hotideniyawatta	Horatmudiyanselege Mutu Banda	Garden	0 0 38
721	Pahurehona	Ekanayaku Mudiyanselege Siyatu Banda	do.	0 1 1
386	Wetakoipyapotahona	L. R. Lawton, E. M. S. Banda and Ekanayaku Mudiyanselege Dingiri Banda	Chena	0 1 39
717	Wagollahona	Ekanayaku Mudiyanselege Siyatu Banda	Garden	0 1 36
421	Kongahuhona	Ilumbolonagedara Kiribanda, ditto Mudiyanse	New clearing	0 0 29
426½	Kongahakotuwohona	Ratnayaku Mudiyanselege Kiribanda, Kulatunga Mudiyanselege Kalu Banda	Chena	0 1 28
697	Hurigolla	Ratnayaku Mudiyanselege Bandara Menika	Garden	0 0 30
701	Udadeniyewatta	Ratnayaku Mudiyanselegedara Appuhamy	Coconut garden	0 0 34
455½	Mudaliamigewatta	Kahatagollegedara Ukkurala	do.	0 1 12
466	Egodawatta	Daulkaraiagedara Kinukkuwa, ditto Sirdara	do.	0 1 18

Upset price up to Rs. 100 per acre. Further information regarding these lands can be obtained from the Settlement Officer, Colombo, and plans of them from the Surveyor-General, Colombo.

Land Commissioner's Office,  
Colombo, September 11, 1952.

E. K. R. ASERAPPA,  
for Land Commissioner.

**No. 14,516, S. O.**—The Settlement Officer will, on Tuesday, November 18, 1952, at 9.30 a.m., at his office in Galagedara Camp, Galagedara, put up to auction, for sale or settlement, or will otherwise dispose of, the under-mentioned portions of Crown land, in accordance with the regulations of Government regarding land sales. Five allotments of land situated in the Ganatapalata Korale of the Kandy District of the Central Province.

Lot	Name of Land	Name of Claimant	Description	Extent A. R. P.
Block survey preliminary plan No. 164 C. P.—Weliwita Ihalagama				
82	Kalotuwahena	Dissanayaku Mudiyanselege Dingiri Naide and brothers of Mungomuwa	Chena	1 1 16
214	Udakuunburowatta	Hangilgedara Dingirihamy	Garden	0 1 28

Lot	Name of Land	Name of Claimant	Description	Extent A. R. P.
222	Ukdenikotuwa <i>alias</i> Egoda-hena	Hittigedara Herat Mudyanselage Punchi Banda Somadasa	Chena	0 0 33
270	Kudugalewatta	Wilbagedara Punchirala of Weliwita Thalagama, Wilbagegodara Dingiri Amma	Garden	0 0 26
271	Kudagalchena	Wilbagedara Punchirala of Weliwita Ihalagama, Wilbagegodara Dingiri Amma, Wilbagegodara Kiribanda, ditto Appuhamy	Chena	0 0 34

Upset price up to Rs. 100 per acre. Further information regarding these lands can be obtained from the Settlement Officer, Colombo, and plans of them from the Surveyor-General, Colombo.

Land Commissioner's Office,  
Colombo, September 11, 1952.

E. K. R. ASERAPPA,  
for Land Commissioner.

## Land Acquisition Notices

### The Land Acquisition Act, No. 9 of 1950

L. D. 4301/J/HLG/977.

#### Declaration under Section 5

I, Dudley Shelton Senanayake, Minister of Agriculture and Lands, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

A portion approximately 1 rood and 36 1/29 perches out of the land called Udagederawatte or Wiyanalagewatte, situated in Eladetta Village, Udunuwara, Kandy District, and bounded as follows:—

North by P. W. D. road and drain;  
East by P. W. D. road;  
South by Pallegedera and Udarambewatte fence;  
West by field bund.

Ref. No. J/HLG/977,  
Colombo, July 4, 1951.

DUDLEY SENANAYAKE,  
Minister of Agriculture and Lands.

### The Land Acquisition Act, No. 9 of 1950

No. LD 4593.

#### Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

A portion in extent about 1/3 acre out of the land called and known as Hardenush Estate, situated in Norton Bridge, Akkarawatte Village, Uda Bulatgama, Kandy District, and bounded as follows:—

North by remaining portion of the same land;  
East and south by estate road; and  
West by the stream.

Ref. No. J/HLG/2212,  
Colombo, August 22, 1952.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

### The Land Acquisition Act, No. 9 of 1950

#### Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

All that allotment of land called Meegahamulawatta *alias* Berakarayagewatta, situated in Dedigama Village in Dedigama Village Headman's Division, Beligal Korale, Kegalla District, surveyed and described as lot 2 in Preliminary plan A 119, in extent 0A. 3R. 36. 3P., and bounded as follows:—

North by Weheragawawattekamata and Gedaragawakumbura;  
East by the wire fence of the Archaeological Department;  
South by Minihonewatta;  
West by Meegahamulawatta.

Ref. No. J/E/2027/LM 5461,  
Colombo, September 9, 1952.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

Ref. No. LA/7,551/J/AL/2,062 (VE).

### The Land Acquisition Act, No. 9 of 1950

#### Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

All that land called Kongollawatta *alias* Kolamunne Estate, in extent about 68 acres, situated in Pahala Kolamunne Village, Wathukana Palata, Devemadi Hatpattu, Kurunegala District, and bounded as follows:—

North by tract of paddy fields of Pahala Kolamunne;  
East by V. C. road from Pahala Kolamunne to Kolamunne Oya, and spill of Pahala Kolamunnu Tank;  
South by Kolamunne Oya; and  
West by the fence of Punchirala's land.

Ref. No. J/AL/2062 (VE),  
Colombo, September 12, 1952.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

LP. 6,346.

### The Land Acquisition Act, No. 9 of 1950

#### Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

An allotment of land called Meegahalayadda *alias* Polwatta, in extent about 1 A. 0 R. 21. 08 P., situated at Baddegama, Gangaboda Pattu, Galle District, excluding an extent of about 9 perches containing a monument and two other buildings and bounded as follows:—

North by the land called Ihala-Polwatta;  
East by the land called Ihala-Polwatta and Dodangoda Owita;  
South by the Galle-Baddegama P. W. D. Road and the portion of the same land containing a monument and 2 other buildings;  
and  
West by Ginganga.

Ref. No. J/HLG/449,  
Colombo, August 29, 1952.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

## The Land Acquisition Act, No. 9 of 1950

## Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

(1) A portion, in extent about 1 A. 2 R. 0 P., out of the land called Kongahawatta, situated at Jaltara Village, Hewagam Korale, Colombo District, and bounded as follows:—

North by remaining portion of same land;  
East by Werapagewatta;  
South by Panagolla, and  
West by Dombagahawatta.

(2) A portion, in extent about 1 rood, out of the land called Hettiyawatta *alias* Marakkayawatta, situated in Jaltara village in Hewagam Korale, Colombo District, and bounded as follows:—

North and south by part of the same land;  
East by Colombo-Avissawella Low Level Road;  
West by Kelaniganga.

Ref. No. Q. 3945/J/DEA/1721,  
Colombo, August 27, 1952.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development

## The Land Acquisition Act, No. 9 of 1950

## Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

All that portion of the land known as Muhandiram Pittaniya and claimed by Dr. D. J. T. Leanage, in extent about 4 acres and 32 perches, situated within the Town Council limits of Kochchikade, Aluthkuru Korale North (A), Colombo District, and bounded as follows:—

North by the land owned by Mrs. K. Margret Silva;  
East by C. G. R. land and premises No. 215, Kochchikade, owned by D. Pius Perera;  
South by premises No. 218, Kochchikade, owned by Mrs. B. Maria Silva and premises owned by Arthur Dissanayake; and  
West by the Town Council boundary road.

Ref. No. Q. 4195/J/HLG/1982,  
Colombo, August 14, 1952.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

## The Land Acquisition Act, No. 9 of 1950

## Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the allotments of land described below are needed for a public purpose and will be acquired under the provisions of that Act:

(1) An allotment of land called Kahatagahawatta, in extent 0 A. 1 R. 0 P., surveyed and described as lot 3 in Preliminary plan A 119, situated in Dedigama Village in the Village Headman's Division of Dedigama, Belgal Korale, Kegalla District, and bounded as follows:—

North by Berakarayewatta;  
East by Minor Road from Nelundeniya;  
South and west by wire fence of the Archaeological Department.

(2) An allotment of land called Minihewatta, in extent about 1 A. 1 R. 23.2 P., and partly described as lot 5 in Preliminary plan A 119, situated in Dedigama Village in the Village Headman's Division of Dedigama, Belgal Korale, Kegalla District, and bounded as follows:—

North by the wire fence of the Archaeological Department;  
East by Minor Road, from Nelundeniya;  
South by Berakarayewatta;  
West by V. C. Road.

Ref. No. J/E/2028/LM 5443,  
Colombo, September 9, 1952.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

## The Land Acquisition Act, No. 9 of 1950

## Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

A portion in extent about 150' x 3' from the land called Aralyawatte, situated at Meddawatta East, Four Gravets, and Wellaboda Pattu, Matara District, and bounded as follows:—

North by the land called Waljambugaha-koratuwa;  
East and west by a portion of the same land;  
South by the sea.

Ref. No. J/HLG/2020. L. B. 2089,  
Colombo, September 11, 1952.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

## The Land Acquisition Act, No. 9 of 1950

## Declaration under Section 5

I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

An allotment of land called Santhammawatta, in extent about 1 acre, situated at Weligama, Weligama Korale, Matara District, and bounded as follows:—

North by Railway Line;  
East by Tudellawatte and Tiruwalekovila;  
South by Hettiweediya Road; and  
West by D. H. Sugathadasa's land, assessment No. 1775.

Ref. No. J/E/2424. L. B. 2126,  
Colombo, September 5, 1952.

By order of  
P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

S. F. AMERASINGHE,  
Permanent Secretary.

## The Land Acquisition Act, No. 9 of 1950

## Declaration under Section 5

I, Pūñchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

A portion in extent approximately 20' × 20' from the land called Gangoda-aramba, situated at Namana South, Four Gravets, and Wellaboda Pattu, Matara District, and bounded as follows:—

North by V. C. path;  
East by remaining portion of the same land;  
South by Strong Road; and  
West by Palugangoda Arambo;

By order of  
P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

S. F. AMERASINGHE,  
Permanent Secretary.

Ref. No. J/LG/2390. L. B. 2124,  
Colombo, September 5, 1952.

## The Land Acquisition Act, No. 9 of 1950

## Declaration under Section 5

I, Pūñchi Banda Bulankulame, Minister of Lands and Land Development, hereby declare, under sub-section (1) of section 5 of the Land Acquisition Act, No. 9 of 1950, that the land described below is needed for a public purpose and will be acquired under the provisions of that Act:

All that allotment of land called Polhunumulla, in extent about 3 acres, situated at Matugobe, Deniyaya, Morāwak Korale, Matara District, and bounded as follows:—

North by Nasnarangama Kumbura and Godaraliyadda Kumbura;  
East by Deniyaya-Viharahena P. W. D. Road;  
South by Mahadoniya and Deniyaya-Viharahena P. W. D. Road; and  
West by Wakamulla Kumbura;

By order of  
P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

S. F. AMERASINGHE,  
Permanent Secretary.

Ref. No. J/LG/2415. L. B. 2123,  
Colombo, September 5, 1952.

L. H. 342

HAVING been duly directed by the Executive Committee for Local Administration under a delegation from His Excellency the Governor, acting under the provisions of "The Land Acquisition Ordinance (Cap. 203)", section 5, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, a rural hospital at Alutgama, Kalutara District, to wit:—

Preliminary plan No. A 1,834. Village—Alutgama East, within Town Council limits of Alutgama

Lot	Name of Land	Description and name of claimant	Extent		
			A.	R.	P.
1	Wijeratnamudaliyargegederawatta, part of assessment No. 31/2, Centre Road in Ward No. 1	Garden contains 61 coconut trees 40 years, 1 del tree 25 years and part of a masonry well. Said to be owned by W. Bastian Silva of Alutgama	0	2	3.5
2	Wijeratnamudaliyargegederawatta, part of assessment No. 35/4, Centre Road in Ward No. 1	Garden contains 9 coconut trees 40 years. Said to be owned by W. Francis Silva and W. Juliet Fernando of Alutgama	0	0	20.5
4	Wijeratnamudaliyargegederawatta, part of assessment No. 41, Centre Road in Ward No. 1	Garden contains 4 coconut trees 40 years and 1 breadfruit tree 20 years. Said to be owned by W. Alfred Silva, W. Henry Silva (both of Alutgama, and P. S. Weerasuriya of Dartmore Estate, Maskeliya	0	0	6.1
5	Wijeratnamudaliyargegederawatta, assessment No. 31/1, Centre Road in Ward No. 1	Garden contains 9 coconut trees 40 years, 1 bilin tree 15 years, 12 coconut trees 5 years, 1 del tree 3 years, 1 masonry tiled building, a stone chekku and part of a masonry well. Said to be owned by W. Isohami Silva and K. Peter Silva of Alutgama	0	0	33.3
6	Wijeratnamudaliyargegederawatta, assessment No. 31/1A, Centre Road in Ward No. 1	Garden contains 22 coconut trees 40 years and part of a masonry well and masonry latrine. Said to be owned by P. S. Weerasuriya of Dartmore Estate, Maskeliya	0	0	30.7
7	Wijeratnamudaliyargegederawatta, assessment No. 31/1B, Centre Road in Ward No. 1	Garden contains 12 coconut trees 40 years, 7 stumps of coconut trees said to be 40 years. Said to be owned by Mrs. D. T. Dias of Alutgama	0	0	29.1
8	Wijeratnamudaliyargegederawatta, assessment No. 23, Centre Road in Ward No. 1	Garden contains 35 coconut trees and 1 breadfruit tree 40 years, 23 coconut trees 15 years, 35 stumps of coconut trees said to be 40 years and 1 stump of a domba tree, 10 stumps of coconut trees said to be 15 years. Said to be owned by Mrs. D. T. Dias of Alutgama	0	2	31.7
9*	Mudiyanssegewatta, bearing assessment Nos. 37, 39 and 35/1, Centre Road in Ward No. 1	Coconut garden contains 11 coconut trees, 1 del tree 15-50 years, and two permanent buildings. Said to be owned by Weerasuriya Jayawardana Sembukuttipatabendige Theodora Silva of Alutgama	0	0	21.4
10†	Mudiyanssegewatta (assessment number not available), Ward No. 1	Coconut garden contains 13 coconut trees 15-50 years. Said to be owned by Weerasuriya Jayawardana Sembukuttipatabendige Charlis Silva of Alutgama	0	0	13.9
11‡	Mudiyanssegewatta, bearing assessment No. 35/2, Centre Road in Ward No. 1	Coconut garden contains 14 coconut trees, 1 del and 1 bilin tree 50 years, a temporary cadjan hut and foundation of a permanent building. Said to be owned by Weerasuriya Jayawardana Sembukuttipatabendige Elaris Silva of Alutgama	0	0	19.4
12§	Mudiyanssegewatta, bearing assessment No. 35, Centre Road in Ward No. 1	Coconut garden contains 11 coconut trees and 1 del tree 50 years, a permanent house and latrine. Said to be owned by Namabaduge Wincy Fernando of Alutgama	0	0	19.7
Total			0	1	34.4

\* (Sub-division of original Lot

† (Sub-division of original lot

‡ (Sub-division of original Lot 3).

§ (Sub-division of original Lot 3).

I hereby give public notice, as required by section 6, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Government Girls' School, Alutgama, on November 1, 1952, at 9.30 a.m., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

The Kachcheri,  
Kalutara, September 13, 1952.

A. B. S. N. PULLENAYEGUM,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. LD 4054.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following lands which are required for a public purpose :—

Description of the lands to be acquired :

Two portions totalling in extent approximately 140 acres, out of the lands called and known as Godawela Estate and Pokunehena in Goorookelle Estates, situated in Doluwa village, Uda Palata Division, Kandy District, and bounded as follows :—

North by Nilambe Oya ;  
East by Nilambe Oya and tea land of Goorookelle Estate ;  
South by Pokunehena and fields of Goorookelle Estate, and  
West by Galpihilla Estate and Wanagalla Estate.

All persons interested in the aforesaid lands are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kandy Kachcheri, on November 20, 1952, at 9.30 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before November 13, 1952, the nature of their interests in the lands, the particulars of their claims for compensation for the acquisition of the said lands, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Kandy, September 23, 1952.

E. E. GRENIER,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. 4418/J/J/1602.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose :—

Description of the land to be acquired :

All that portion of land in extent 34.05 perches, out of Assessment No. 355 and 353A, Hatton Estate, in Hatton, within the U. C. limits of Hatton-Dickoya, Ambagamuwa Korale, Uda Bulatgama, Kandy District, and more fully described as lots 1 and 2 in P. P. A. 1854.

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kandy Kachcheri, on October 30, 1952, at 2 p.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before October 23, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Kandy, September 19, 1952.

E. E. GRENIER,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. LD 4172/J/HLG/16.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose :—

Description of the land to be acquired :

All that portion of land known as Malgawatte, part of assessment No. 158 in Lady Havelocks Drive, in extent 0 A. 0 R. 17.2 P., more fully described as lot 1 in P. P. A. 1756 in Talwatte, Levella, within the Municipal Limits of Kandy, Gangawata Korale, Kandy and Pata Hewaheta, Kandy District, Central Province

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kandy Kachcheri, on October 30, 1952, at 11 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before October 23, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Kandy, September 19, 1952.

E. E. GRENIER,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. LD 4527.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose :—

Description of the land to be acquired

A portion of land called and known as Mehakehelawatta Estate, in extent about 40 acres, situated in Dunuwila Village, Harispattu, Kandy District, and bounded as follows :—

North by land of H. D. Keppitipola ;  
East by Durayedeniya ela ;  
South by Village limit of Dumbura ;  
West by land of H. D. Keppitipola ;

excluding paddy field about 12 lahas in extent lying to the west of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agents duly authorized in writing, before me at the Kandy Kachcheri, on November 11, 1952, at 9.30 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before November 4, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Kandy, September 23, 1952.

E. E. GRENIER,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. LD 4542.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose :—

Description of the land to be acquired :

A portion of land from Kossinna Estate, in extent 31A. 3R. 5P., situated at Kossinna, Delpitiya, and Hippola villages, Pata Hewaheta, Kandy District, and more fully described as lots 1 to 9 in P. P. A. 1860.

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kandy Kachcheri, on October 30, 1952, at 3.30 p.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before October 23, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Kandy, September 23, 1952.

E. E. GRENIER,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. LD 4,567.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose:—

Description of the land to be acquired:

A portion in extent about 10 acres, out of the land called Hepugastenne Estate, situated at Pallegama Village, Uda Bulathgama, Kandy District, Central Province, and bounded as follows:—

North by Railway reservation;  
East by Dimbiyanghamullawatta;  
South by Mahaweli Ganga; and  
West by boundary of Andagalakumbura and Rannekgekumburawatta.

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kachcheri, on November 20, 1952, at 11 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before November 13, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Kandy, September 23, 1952.

E. E. GRENIER,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. LP 6423.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following lands which are required for a public purpose—Acquisition of Wewilihena and Kotagoda Estates for Village Expansion.

Description of the lands to be acquired:

Lot	Name of Land	Description	Name of Claimant	Extent A. R. P.
		Preliminary plan A 1,358. Village—Kotagoda		
1	Kottogoda-Kurunduwatta alias Ittabungodella alias Kudalugoda Estate	Rubber estate 20 years contains 2 earth wells, garden contains coconut, orange, lime trees 15-40 years, 1 permanent building and a temporary shed and paddy field	M. L. M. Abdul Cader, Weligama	20 1 8
2	Kotagodawatta alias Kudalugoda Estate	Rubber 10 years	do.	4 2 36
Total				25 0 4

All persons interested in the aforesaid lands are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kachcheri, Galle, on November 3, 1952, at 11.30 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before October 27, 1952, the nature of their interests in the lands, the particulars of their claims for compensation for the acquisition of the said lands, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Galle, September 17, 1952.

RAINE WRIGHT,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. LP. 6234.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose, for G/Nagoda Junior School:—

Description of the land to be acquired:

Lot	Name of Land	Description	Name of Claimant	Extent A. R. P.
		Preliminary plan A1,282		
1	Batapolakandeduwa	Tea and rubber 15-20 years (interplanted). contains 16 coconut trees 15 years, and 1 jak tree 30 years and a footpath	Victor A. Jayasinghe, Post Office, Nagoda, and Cyril A. Jayasinghe of Nagoda	9 1 5
Total				9 1 5

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kachcheri, Galle, on November 3, 1952, at 11 a.m., and are hereby requested to notify to me in writing (in duplicate) on or before October 26, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Galle, September 17, 1952.

RAINE WRIGHT,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. L. B. 2106/J/HLG/2213.

I, A. O. Wirasinghe, Assistant Government Agent, Matara District, hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose:—

Description of the land to be acquired:

A portion in extent about 20 perches from the land called Kolamilhenewatta, situated in the village of Walgama, Wellaboda Pattu, and Four Gravets, Matara District: and bounded as follows:—

North by the land called Puwakwatta;  
East by lot 4B in the Partition plan No. 674 of the same land;  
South by Village Committee Road;  
West by lot 2 in the same plan of the same land.

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kachcheri, on November 25, 1952, at 11 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before November 18, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Matara, September 15, 1952.

A. O. WIRASINGHE,  
Assistant Government Agent.

**The Land Acquisition Act, No. 9 of 1950***Notice under Section 7*

Reference No. L. B. 2099/J/HLG/2198

I, A. O. Wirasinghe, Assistant Government Agent, Matara District, hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land, which is required for a public purpose:—

Description of the land to be acquired:

A portion in extent about 5 perches from the land called Welihenage Enderawatta, situated at Midigama West, Welgam Korale, Matara District; and bounded as follows:—

North by Welihenage Enderawatta;  
East by Welihenage Enderawatta;  
South by Village Committee Road;  
West by District Road Committee Road to Ibbuwela.

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kachcheri, on November 25, 1952, at 9.30 a.m., and are hereby requested to notify to me in writing (in duplicate) on or before November 18, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Matara, September 15, 1952.

A. O. WIRASINGHE,  
Assistant Government Agent.

## The Land Acquisition Act, No. 9 of 1950

Notice under Section 7

Reference No. L. B. 1955/J/HLG/2199.

I, A. St. V. Wijemanne, Additional Assistant Government Agent, Matara District, hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose:—

Description of the land to be acquired:

Portion, 181 ft. long and 6 ft. wide on the right side of Kirinda-Walakanda road and 107 ft. in length on the left side of the same road, from the land called Lavallagahawatta, situated at Kirinda-Magin-Ihala, Gangaboda Pattu, Matara District; and bounded as follows:—

North by Matara-Hakmana P. W. D. Road;  
East by Baladaladeniya and Pansalawatta;  
South by Walgulagahena;  
West by Katakalahawatta *ubus* Dunegodayawatta.

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Kachcheri, Matara, on November 17, 1952, at 10 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before November 10, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Matara, September 15, 1952.

A. ST. V. WIJEMANNE,  
Additional Assistant Government Agent.

## The Land Acquisition Act, No. 9 of 1950

Notice under Section 7

Reference No. J/E/131/L. R. 4298.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following land which is required for a public purpose:—

Description of the land to be acquired:

All that land called Halpillegodahena, situated in Delgoda Village, Kukul Korale, Ratnapura District, surveyed and more particularly described as lots 520 and 521 in supplement No. 3 to F. V. P. No. 1; containing in extent 5 A. 0 R. 8 P.

All persons interested in the aforesaid land are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at Kalawana Rural Courts, on November 11, 1952, at 10.30 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before October 24, 1952, the nature of their interests in the land, the particulars of their claims for compensation for the acquisition of the said land, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Ratnapura, September 15, 1952.

M. J. M. MUHSIN,  
for Government Agent.

Reference No. J/E/131/L. R. 4298.

NOTICE under section 7 of the Land Acquisition Act No. 9 of 1950, published in *Government Gazette* No. 10,217 of March 2, 1951, is hereby cancelled.

The Kachcheri,  
Ratnapura, September 15, 1952.

M. J. M. MUHSIN,  
for Government Agent.

## The Land Acquisition Act, No. 9 of 1950

Notice under Section 7

Reference No. LRO/APL 1953/J/LLD/2370/LM 5485.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following lands which are required for a public purpose:—

Description of the lands to be acquired:

Lot	Name of Land	Preliminary plan No. A 673. Village—Uduwewela. Kegalla District		Extent A. R. P.
		Description	Name of Claimant	
1	Dangolhehenyaya <i>ahus</i> Dangollewatta	Tea 10-15 years contains 4 coconut trees 2-3 years	Muraulle Ranhotipedige Seelawathie, c/o Ranhotipedige Dinga, Uduwewela, Dodantale, Mawanella	0 0 31.1
2	Do.	Tea 10 years, contains one jak tree 30-40 years	do.	0 0 7.4
Total ..				0 0 38.5

All persons interested in the aforesaid lands are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the Mawanella Rest-house, on October 14, 1952, at 10 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before October 7, 1952, the nature of their interests in the lands, the particulars of their claims for compensation for the acquisition of the said lands, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Kegalla, September 17, 1952.

M. G. V. P. W. SAMARASINGHE,  
Assistant Government Agent.

## The Land Acquisition Act, No. 9 of 1950

Notice under Section 7

Reference No. J/HLG/1071/LM 5266.

I hereby give notice, under sub-section (1) of section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that the Government intends to acquire the following lands which are required for a public purpose:—

Description of the lands to be acquired:—

Lot	Name of Land	Preliminary plan No. A 729. Village—Hinguralakanda		Extent A. R. P.
		Description	Names of Claimants	
1	Halgahawatta	Garden (old)	Nawagamuwage Saranelis, ditto Jema, Rukathanage Babanis, ditto Themanis, Wahumpurage Siyadoris, ditto Endoris, ditto Anonchchi, ditto Elias, ditto Juwanis, Katulandalage Thepanis, ditto Podineris, Walminige Podiya, Alawala Wattelage Siyadoris, ditto Thelenis and Meegahawatta Mohandramalage Amalebbe Abdul Hamid, all of Hinguralakanda, Dehiowita.	1 1 2.7
2	Jambolagahawatta	Garden (old) contains 1 permanent building	Alawala Wattelage Thelenis, ditto Suwaris, ditto Alwis, ditto Punchi Singho, Nawagamuwage Saranelis, Meegahawatta Mohandramalage Amalebbe Abdul Hamid, all of Hinguralakanda	0 3 25.2
Total ..				2 0 27.9

All persons interested in the aforesaid lands are hereby required to appear personally, or by agents duly authorized in writing, before me at the D. R. O's Office, Dehiowita, on November 20, 1952, at 9.30 a.m., and are hereby requested to notify to me in writing (in duplicate), on or before November 13, 1952, the nature of their interests in the lands, the particulars of their claims for compensation for the acquisition of the said lands, the amount of compensation and the details of the computation of such amount.

The Kachcheri,  
Kegalla, September 16, 1952.

M. G. V. P. W. SAMARASINGHE,  
Assistant Government Agent.



## Notices under the Land Development Ordinance

### Notification of Land Kachcheri to select Persons to receive Grants

NOTICE is hereby given that the Assistant Government Agent, Hambantota District, will hold a Land Kachcheri, under the Land Development Ordinance, No. 19 of 1935, at 3.30 p.m. on Friday, November 7, 1952, at Hungama Government School, to select persons to receive grants for the Crown lands particulars of which are given below.

2. Every applicant should attend the Land Kachcheri in person, or depute someone to represent him.
3. Inquiries with regard to this Land Kachcheri should be addressed to the Assistant Government Agent.

September 23, 1952.  
J. J. RAJANAYAGAM,  
Assistant Land Commissioner,  
for Land Commissioner.

Particulars of Land to be dealt with			Extent
Lot	Name of Permit-holder or Applicant	Plan No. 453	A. R. P.
33	Don David Gajasingha Wijesekara		1 0 1

## Land Redemption Notices

No. LRO/APL. 5618/J/LLD/2526/LG. 2.

### Declaration under Section 5 of the Land Acquisition Act, No. 9 of 1950

WHEREAS the Land Commissioner has determined that the land described in the schedule hereto shall be acquired for the purposes of the Land Redemption Ordinance, No. 61 of 1942.

Now, therefore, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby declare under section 5 (1) of the Land Acquisition Act, No. 9 of 1950 (read with section 3 (5) of the said Ordinance as amended by section 62 of that Act), that the said land is needed for a purpose which is deemed to be a public purpose and will be acquired under that Act.

By order of  
P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

S. F. AMERASINGHE,  
Permanent Secretary.

Colombo, August 19, 1952.

#### Schedule

Supplement No. 2 to final village plan No. 138. Village—Uda Galadeniya

Lot	Name of Land	Description	Name of Claimant	Extent
				A. R. P.
86	Ihalapolunumuwekumbura and Ihalapolunumuwekumbure-pillawa	Paddy field and vegetable garden	Yodnge Ensina and Rantlurange Mary, both of Uda Galadeniya, c/o the Village Headman, Uda Galadeniya, Rambukkana	0 3 39
87	Ihalapolunumuwekamatha	Threshing-floor	do.	0 0 7
88	—	Footpath	do.	0 0 3
				1 0 3

No. Q. 4368/LRO/APL/950

### Declaration under Section 5 of the Land Acquisition Act, No. 9 of 1950

WHEREAS the Land Commissioner has determined that the land described in the schedule hereto shall be acquired for the purposes of the Land Redemption Ordinance, No. 61 of 1942.

Now, therefore, I, Punchi Banda Bulankulame, Minister of Lands and Land Development, do hereby declare under section 5 (1) of the Land Acquisition Act, No. 9 of 1950 (read with section 3 (5) of the said Ordinance as amended by section 62 of that Act), that the said land is needed for a purpose which is deemed to be a public purpose and will be acquired under that Act.

P. B. BULANKULAME,  
Minister of Lands and Land Development.

Colombo, August 7, 1952.

#### Schedule

Preliminary plan No. A 3,182. Village—Dagonna

Lot	Name of Land	Description	Name of Claimant	Extent
				A. R. P.
1	Meegahawatta	Coconut garden	Mrs. G. A. F. Abeyesundara of "Manor", Bagatalle Road, Kollupitiya.	1 1 28

No. LD 4639.

### Notice under Section 7 of the Land Acquisition Act, No. 9 of 1950

I, Edward Ellis Grenier, Assistant Government Agent of the Kandy District, do hereby give notice under section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that—

- (1) it is intended to acquire under the said Act, for the purposes of the Land Redemption Ordinance, No. 61 of 1942, the lands described in the schedule hereto;
- (2) claims for compensation for the acquisition of such lands may be made to me; and
- (3) every person interested in such lands shall—
  - (a) appear, personally or by agent duly authorised in writing before me at the Kandy Kachcheri, on October 28, 1952, at 2.30 p.m.,
  - (b) notify to me in writing on or before October 21, 1952, the nature of his interests in the land, the particulars of his claim for compensation, the amount of compensation, and the details of the computation of such amount.

The Kachcheri,  
Kandy, September 20, 1952.

E. E. GRENIER,  
Assistant Government Agent.

#### Schedule

Preliminary plan No. A 1,780. Village—Kadawatgama (part) Ward No. 5 Thammannagoda

Lot	Name of Land	Description	Name of Claimant	Extent
				A. R. P.
1	Welliadde alias Welehadda, part of assessment No. 364, Colombo-Kandy Road	Paddy field	Mrs. M. Sundarasekera of Thammannagoda, Kadugannawa	0 0 26.27
2	Do.	do.	do.	0 3 9.80
3	Wellihadda alias Welehadda, part of assessment Nos. 363, 365 A, F, Colombo-Kandy Road	Waste land	do.	0 0 1.11
Total				0 3 37.18

### Notice under Section 7 of the Land Acquisition Act, No. 9 of 1950

No. LA 592/LRO.

I, Philip James Hudson, Government Agent of the Northern Province, do hereby give notice under section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that—

- (1) it is intended to acquire under the said Act, for the purposes of the Land Redemption Ordinance, No. 61 of 1942, the lands described in the schedule hereto;

- (2) claims for compensation for the acquisition of such lands may be made to me ; and  
 (3) every person interested in such lands shall—

- (a) appear, personally or by agent duly authorised in writing, before me at the Jaffna Kachcheri, on November 3, 1952, at 10 a.m., and  
 (b) notify to me in writing on or before October 26, 1952, the nature of his interests in the lands, the particulars of his claim for compensation, the amount of compensation and the details of the computation of such amount.

2. Notice under section 6 of the Land Acquisition Ordinance published in *Ceylon Government Gazette* No. 10,135 of August 11, 1950, in regard to this land is hereby cancelled.

The Kachcheri,  
 Jaffna, September 16, 1952.

P. J. HUDSON,  
 Government Agent.

Lot	Name of Land	Description	Schedule		Extent
			Preliminary plan No. A 1,584.	Village—Kadduvan	
			Name of Claimant	A R. P.	
1	Sillan	Garden contains 3 mango, 6 murunga, 1 ilanda and 1 manchavanna tree about 20 years	Sinnapodian Kanthan of Kadduvan, Tellipalai East, Tellipalla	0	0 39
2	Kalngarayan Seema	Garden and coconut garden 20-50 years contains a masonry well	(1) Sinnapodian Kanthan, and (2) wife Manikkam, both of Kadduvan, Tellipala East, Tellipala	1	0 32
Total				1	1 31

Reference No. LD 3353—J/LLD/2335—LRO/APL 4629.

#### Notice under Section 7 of the Land Acquisition Act, No. 9 of 1950

(This reference should be quoted in all letters in this connection.)

I, Thiagarajah Rajathurai, Assistant Government Agent of the Batticaloa District, do hereby give notice under section 7 of the Land Acquisition Act, No. 9 of 1950, that—

- (1) it is intended to acquire under the said Act, for the purposes of the Land Redemption Ordinance, No. 61 of 1942, the land described in the schedule hereto ;  
 (2) claims for compensation for the acquisition of such land may be made to me ; and  
 (3) every person interested in such land shall—

- (a) appear, personally or by agent duly authorised in writing, before me at D. R. O's Office, Sammanturai, on December 8, 1952, at 10 a.m., and  
 (b) notify to me in writing, in duplicate, on or before November 30, 1952, the nature of his interests in the land, the particulars of his claim for compensation, the amount of compensation and the details of the computation of such amount

The Kachcheri,  
 Batticaloa, September 17, 1952.

T. RAJATHURAI,  
 Assistant Government Agent.

Lot	Name of Land	Description	Schedule		Extent
			Preliminary Plan No. A 998.	Village—Mallikaitivu	
			Names of Claimants	A R. P.	
1	Naindulamadu Ilavizam	Paddy field	E. V. V. Mohamed Ismail and M. I. Ismalebbe of Division No 4, Sammanturai	0	3 24
2	Do.	do.	do.	0	1 35
3	Do.	do.	do.	3	0 21
4	Do.	do.	do.	0	0 8
Total				4	2 8

## Miscellaneous Land Notices

No. LS 2782.

#### Notification under Regulation 21 (2) of the Crown Lands Regulations, 1948

NOTICE is hereby given that the Co-operative Agricultural Production and Sales Society, Ltd., Eravur, has applied for a piece of Crown land, about one acre in extent situated in Karadyanaru in Eravur Korala Pattu, Batticaloa District, for the purpose of establishing a straw purchasing centre thereon.

2. The land is bounded on the North by the Karadyanaru Sub-Post Office, on the South and West by Crown land, and on the East by the road to Badulla. The land is available for the purpose. It is proposed to grant the application for lease subject to the following conditions, amongst others :—

- (a) Term : 30 years.  
 (b) Rent : Rs. 2 per annum.  
 (c) The lessee shall, within six months from the commencement of the lease, establish a straw purchasing centre on the land to the satisfaction of the Government Agent, Eastern Province.  
 (d) The lessee shall use the land as a site for a straw purchasing centre and for no other purpose.

3. The lease will be granted unless valid reasons to the contrary are adduced in writing to me within six weeks from the date hereof

E. K. R. ASERAPPA,  
 for Land Commissioner.

Colombo, September 26, 1952.

No. LS 2781.

#### Notification under Regulation 21 (2) of the Crown Lands Regulations, 1948

NOTICE is hereby given that the Co-operative Agricultural Production and Sales Society, Ltd., Manmunai North Manavari, has applied for a piece of Crown land, about one acre in extent, situated in Karadyanaru in Eravur Korala Pattu, Batticaloa District, for the purpose of establishing a straw purchasing centre thereon.

2. The land is bounded on the North by the Karadyanaru Sub-Post Office, on the South and West by Crown land, and on the East by the road to Badulla. The land is available for the purpose.

It is therefore, proposed to grant the application for lease subject to the following conditions, amongst others :—

- (a) Term : 30 years.  
 (b) Rent : Rs. 2 per annum,

(c) The lessee shall, within six months from the commencement of the lease, establish a straw purchasing centre on the land to the satisfaction of the Government Agent, Eastern Province

(d) The lessee shall use the land as a site for a straw purchasing centre, and for no other purpose.

3. The lease will be granted unless valid reasons to the contrary are adduced in writing to me within six weeks from the date hereof.

Colombo, September 26, 1952.

E. K. R. ASERAPPA,  
 for Land Commissioner.

No. LS 2742.

#### Notification under Regulation 21 (2) of the Crown Lands Regulations, 1948

NOTICE is hereby given that the Ulagalla Korale Co-operative Agricultural Purchase and Sales Society, Ltd., has applied for a lease of a piece of Crown land, about one acre in extent, from lot 55 in F. V. P. 241, situated at Tirappane village, Anuradhapura District, for the purpose of erecting a grain store and staff quarters thereon.

2. The land is available and is conveniently situated for the purpose. It is proposed to grant the application for lease subject to the following conditions, amongst others :—

- (a) Term : 30 years with an option of renewal for a further term of 30 years at the discretion of the Government Agent, North-Central Province.  
 (b) Rent : Rs. 4 per annum, subject to revision if the lease is renewed.  
 (c) The lessee shall, within six months of the commencement of the lease, erect a grain store and staff quarters on the land to the satisfaction of the Government Agent.  
 (d) The lessee shall use the land as a site for a grain store and staff quarters and for no other purpose.

3. The lease will be granted unless valid reasons to the contrary are adduced in writing to me within six weeks from the date hereof.

Colombo, September 26, 1952.

E. K. R. ASERAPPA,  
 for Land Commissioner.

**ආණ්ඩුවේ ඉඩම් විකිණීම හෝ බදුදීම සඳහා දැන්වීමයි**

No. 14,512 S. O.—ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීතුමා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1952ක්වූ නොවැම්බර් මස 17වෙනි දින වූ සදුදු පෙරවර 9.30ට ගලාගොස් කුඩාරමේදී වෙන්දේසිකර විකුණන්නට හෝ බේරුම්කරදෙන්නට නොහොත් වෙන ආකාරයේ දැන්වීමක් නොදීමට අදාළව ප්‍රවර්ධනයක් සඳහා වූ විකුණීමේ කොමසාරිස්වරයාගේ බලතල ප්‍රමාණවත්ව පිහිටා තිබෙන බවට සහතික කළේ වස.

නො.	ඉඩමේ නම	ලංකා මැණිමේ මුල් සිතියමේ නො. 196. ගම—සිහිගම	අයිතිකම්කරන්නා	විස්තර	ප්‍රමාණය, අ. රූ. ප.
7	මාරගේන	..	හේරන්මුදියන්සේලාගේ අප්පුහාමි, ප.දිවිය ගලගොදර	.. මුහුණිම	.. 0 0 24
35	මොරකොල්ලේගේන	..	වික්කොගොදර මුදලිහාමි	.. හේන	.. 0 1 27
37	පහුගහමුලේගේන	..	වන්කොගොදර අප්පුහාමි, (2) එම උක්කුබණ්ඩා, (3) එම රත්හාමි, (4) එම කලුබණ්ඩා	.. එම	.. 0 1 28
95	බට්ටකුමුරේපිල්ලෑව	..	හතරකෝරලේගොදර උක්කුබණ්ඩා	.. එම	.. 0 0 25
196	නරවත්තෙහේනොවල්ගේන	..	ආටඹගලප්පේගොදර විකිරිමැණිකා, ප.දිවිය උඩුම	.. එම	.. 0 1 12
268	බොරලුවේගේන	..	කඩවතගොදර බණ්ඩාර, (2) එම රත්මැණිකා	.. එම	.. 1 0 25

කන්සේරු මිල අක්කරයක් රුපියල් 100කට වැඩි නොවන මුදලක් වේ.

මෙහි ඉඩම් ගැන වැඩිදුර තොරතුරු කොළඹ ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීතුමාගෙන්ද, එහි සිතියම කොළඹ සර්වේයර් ජනරල්තුමාගෙන්ද ලබාගත හැකිවේ.

වස 1952ක්වූ සැප්තැම්බර් මස 11වෙනි දින කොළඹ ඉඩම් පිලිබඳ කොමසාරිස්තුමාගේ කාර්යාලයේදීය. ඊ. කේ. ආර්. අසරප්පා, ඉඩම් පිලිබඳ කොමසාරිස්තුමා වෙතුව.

No. 14,513, S. O.—ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීතුමා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1952ක්වූ නොවැම්බර් මස 11වෙනි දින වූ සදුදු පෙරවර 9.30ට ගලාගොස් කුඩාරමේදී වෙන්දේසිකර විකුණන්නට හෝ බේරුම්කරදෙන්නට නොහොත් වෙන ආකාරයේ දැන්වීමක් නොදීමට අදාළව ප්‍රවර්ධනයක් සඳහා වූ විකුණීමේ කොමසාරිස්වරයාගේ බලතල ප්‍රමාණවත්ව පිහිටා තිබෙන බවට සහතික කළේ වස.

නො.	ඉඩමේ නම	ලංකා මැණිමේ මුල් සිතියමේ නො. 21 ගම—වෙලගම	අයිතිකම්කරන්නා	විස්තර	ප්‍රමාණය, අ. රූ. ප.
55	ගොල්ලොවලවත්ත	..	ගොඩනලේ පදිංචි ජුවන්වඩු ලොර්දන්ස් ද සිල්වා,	.. මන්න	.. 1 0 9
74	ඇතුලාවත්ත	..	පල්ලේපොල පදිංචි ඒකනායක මුදියන්සේලාගේ බංඩා	.. රබර්	.. 0 3 27
151	දෙමටකොල්ලේගේන	..	දේදුකුපිටියේ පදිංචි විබද්දේගොදර නොහොත් හුදුකිංචුදියන්සේලාගොදර හික්බංඩා, විබද්දේගොදර හුදුකිංචුදියන්සේලාගොදර උක්කුබණ්ඩා, විබද්දේගොදර හුදුකිංචුදියන්සේලාගොදර විකිරිබංඩා,	.. හේන	.. 0 1 15
510	නාරත්තෙහේන	..	ජුවන්වඩු ලොර්දන්ස් ද සිල්වා	.. රබර්	.. 0 3 10
658	පල්ලේපුස්සේගේන	..	කහටකොල්ලේගොදර උක්කු මැණිකා, කහටකොල්ලේගොදර ප්‍රංචිටැණිකා, කහටකොල්ලේගොදර උක්කුරුළු සහ කහටකොල්ලේගොදර රත්මැණිකා	.. හේන	.. 0 0 36
641	එගොඩපිටිගේන	..	දවුල්කාරයාලාගොදර කිරිඋක්කුමා	.. හේන	.. 0 1 1
667	උඩවත්ත නොහොත් බෝගහමුලවත්ත	..	රත්කොන්ගොදර මැණිකා	.. පොල්වත්ත	.. 0 1 5
235	මුදුසේගේන	..	දමුහුපොල පදිංචි දමුහුපොල අනුරාධ හේරන්මුදියන්සේලාගොදර මුතුබංඩා	.. හේන	.. 1 0 30
523	උනපොහුගේවත්ත	..	දමුහුපොල අනුරාධහේරන්මුදියන්සේලාගොදර මුතුබංඩා	.. එම	.. 0 3 16
652	පහුරේගේන	..	දමුහුපොල අනුරාධහේරන්මුදියන්සේලාගොදර මුතුබංඩා	.. මන්න	.. 0 0 30
26	එහුගොලාගේන	..	සිරිනායක මුදියන්සේලාගේ රත්බංඩා	.. හේන	.. 0 1 5
490	ඇතුලාවත්ත, ඇතුලාවත්ත	..	හේරන්මුදියන්සේලාගේ රත්බංඩා, හේරන්මුදියන්සේලාගේ ප්‍රේමාවතී, හේරන්මුදියන්සේලාගේ බිසෝමැණිකා, හේරන්මුදියන්සේලාගේ හික්මැණිකා සහ හේරන්මුදියන්සේලාගේ අබේරත්න	.. මන්න	.. 1 0 2
535	ඇලකොඩපොලගේන	..	කඩවත්තගොදර කුලතුංගමුදියන්සේලා අප්පුහාමි	.. හේන	.. 0 3 2
542	දෙහිඅද්දේමබ්ගේන	..	මැදගොදර මුතුබංඩා, බලවත්තම පදිංචි බිබිලි. ඩී. ඇම්. ලොකු මැණිකා	.. එම	.. 0 1 32
544	දෙහිඅද්දේමබ්ගේන	..	බලවත්තම පදිංචි බිබිලි. ඩී. ඇම්. ලොකු මැණිකා සහ මැද්දේගොදර මුතුබංඩා	.. එම	.. 0 0 11

කන්සේරු මිල අක්කරයක් රුපියල් 100කට වැඩි නොවන මුදලක් වේ.

මෙහි ඉඩම් ගැන වැඩිදුර තොරතුරු කොළඹ ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීතුමාගෙන්ද, එහි සිතියම කොළඹ සර්වේයර් ජනරල්තුමාගෙන්ද ලබාගත හැකිවේ.

වස 1952ක්වූ සැප්තැම්බර් මස 11වෙනි දින කොළඹ ඉඩම් පිලිබඳ කොමසාරිස්තුමාගේ කාර්යාලයේදීය. ඊ. කේ. ආර්. අසරප්පා, ඉඩම් පිලිබඳ කොමසාරිස්තුමා වෙතුව.

No 14,514, S. O.—ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීතුමා විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1952ක්වූ නොවැම්බර් මස 12වෙනි දින වූ සදුදු පෙරවර 9.30ට ගලාගොස් කුඩාරමේදී වෙන්දේසිකර විකුණන්නට හෝ බේරුම්කරදෙන්නට නොහොත් වෙන ආකාරයේ දැන්වීමක් නොදීමට අදාළව ප්‍රවර්ධනයක් සඳහා වූ විකුණීමේ කොමසාරිස්වරයාගේ බලතල ප්‍රමාණවත්ව පිහිටා තිබෙන බවට සහතික කළේ වස.

නො.	ඉඩමේ නම	ලංකා මැණිමේ මුල් සිතියමේ නො. 21. ගම—වෙලගම	අයිතිකම්කරන්නා	විස්තර	ප්‍රමාණය, අ. රූ. ප.
545	දෙහිඅද්දේමබ්ගේන	..	මැදගොදර මුතුබණ්ඩා	.. මන්න	.. 5 1 35
122	දෙහිඅද්දේමබ්ගේන	..	එම	.. පොල් මන්න	.. 0 3 36
123	දෙහිඅද්දේමබ්ගේන	..	එම	.. හේන	.. 1 3 1
550	ලිඳිගොල්ලේවත්ත	..	එම	.. පොල් මන්න	.. 1 2 0
139	පුස්ලගේන	..	හේරන්මුදියන්සේලාගේ උක්කුබණ්ඩා, හේරන්මුදියන්සේලාගේ පිංචි බණ්ඩා, හේරන්මුදියන්සේලාගේ අප්පුහාමි, රත්නායක මුදියන්සේලාගේ බිංහිරි අම්මා, රත්නායක මුදියන්සේලාගේ ලොකු මැණිකා	.. හේන	.. 0 1 20

නො.	ඉඩමේ නම	අයිතිකම්කරුන්ගේ නාම	විස්තර	ප්‍රමාණය අ. ර. ප.
588	කොස්ගොල්ලේඅරඹ	හේරත්මුදියන්සේලාගේ පී.වී. බණ්ඩාර	පොල්වත්ත	0 2 19
594	එම	කඩවත්තේගෙදර සුලචන මුදියන්සේලා අප්පහාමි	වත්ත	0 0 8
192	දෙමටගොල්ලේනේන	විභාගේවත්තේගෙදර මුණිකා	හේන	0 0 17
708	විවලහේන	හේරත්මුදියන්සේලාගේ ඉන්ද්‍රානි	පොල්වත්ත	0 1 10
736	විවලවත්ත	එම	රබර්	9 2 11
737	එම	හේරත්මුදියන්සේලාගේ ඉන්ද්‍රානි සහ විභාගේවත්තේගෙදර රුළුලාගේ අප්පහාමි	එම	1 3 32
708	එම	හේරත්මුදියන්සේලාගේ ඉන්ද්‍රානි	එම	0 1 7
711	විවලහේන	එම	වත්ත	1 1 22
239	බොගේහේන	කඩවත්තේගෙදර ඩී.සී. බණ්ඩාර, කඩවත්තේගෙදර ඩී.සී. මුණිකා	හේන	0 0 26

තක්සේරු මිල අක්කරයක් රුපියල් 100කට වැඩි නොවන මුදලක් වේ.

මෙහි ඉඩම් ගැන වැඩිදුර තොරතුරු කොළඹ ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීන්ගෙන්ද, එහි සිතියම් කොළඹ සර්වේයර් ජනරල්වරුන්ගෙන්ද ලබාගත හැකිවේ.

මි 1952ක්වූ සැප්තැම්බර් මස 11වෙනි දින කොළඹ ඉඩම් පිළිබඳ කොමසාරිස්වරුන්ගේ කාර්යාලයේදී.

ජී. කේ. ආර්. අසරප්පා, ඉඩම් පිළිබඳ කොමසාරිස්වරු වෙහෙවර.

No. 14,515, S. O.—ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නාම ඉඩම් ආණ්ඩුවේ නියෝග මට්ටමට මි 1952ක්වූ නොවැම්බර් මස 13වෙනි දින වූ මුහුණපතින්ද පෙරවරු 9.30ට ගලගෙදර කුඩාරමේදී මෙන්දේසිකර විකුණුවට හෝ බේරුම්කර දෙන්නට නොහොත් මෙහි අත්දැකීම් නිවැරදිකරන්නට යෙදෙනවා ඇත. මධ්‍යම දිසාවේ නුවර දිස්ත්‍රික්කයේ පල්ලේපළාත කෝරළේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 18ක්.

ලංකා මැණි මුල් සිතියම් නො. 21 ගම—වෙලුගම

නො.	ඉඩමේ නම	අයිතිකම්කරුන්ගේ නාම	විස්තර	ප්‍රමාණය අ. ර. ප.
240	මුදුලවත්ත	අනුරාධපුරයේ මුදියන්සේලාගේ මුදියන්සේ	පොල්වත්ත	0 2 11
247	බොගේහේන	කන්දරුවගෙදර විනිමුණිකා	හේන	0 2 13
251	බොගේහේන	කඩවත්තේගෙදර ප්‍රේමබා, කඩවත්තේගෙදර ඩී.සී. බණ්ඩාර සහ කඩවත්තේගෙදර ඩී.සී. මුණිකා	පොල්වත්ත	0 1 4
252	බොගේහේන	අනුරාධපුරයේ මුදියන්සේලාගේ මුදියන්සේ	හේන	0 0 31
669	රුහුණවත්ත	මිනිසේකර මුදියන්සේලා රත්බා	පොල්වත්ත	0 0 19
286	විවලහේන	හේරත්මුදියන්සේලාගේ ඉන්ද්‍රානි	හේන	0 2 18
347	පුරුණවත්ත	කහටගොල්ලේගෙදර උත්සුරු	මුහුණ	0 1 5
353	දඩකොල්ලේහේන	අනුරාධපුරයේ මුදියන්සේලාගේ කථබංඩාර	එම	0 0 26
367	ගෙට්ටේහේන	හේරත්මුදියන්සේලාගේ මුහුණ	වත්ත	0 0 38
721	පහුරේහේන	ඒකනායක මුදියන්සේලාගේ සිසානුබා	එම	0 1 1
386	වැටකොට්ටේහේන	ආර්. ආර්. ලෝකන්, ජී. ආර්. ආර්. බංඩාර, ඒකනායක මුදියන්සේලාගේ ඩී.සී. බණ්ඩාර	හේන	0 1 39
717	වැටකොට්ටේහේන	ඒකනායක මුදියන්සේලාගේ සිසානුබා	වත්ත	0 1 36
421	කෝරළහේන	ඉලුම්බේහේනගෙදර කිරිබංඩාර, ඉලුම්බේහේනගෙදර මුදියන්සේ	අලුතෙන් එළි කරපු බිම්	0 0 29
426½	කෝරළහේන	රත්නායක මුදියන්සේලාගේ කිරිබංඩාර, සුලචන මුදියන්සේලාගේ කථබංඩාර	—	0 1 28
697	හුරුගොල්ල	රත්නායක මුදියන්සේලාගේ බංඩාර මුණිකා	වත්ත	0 0 30
701	රුහුණවත්ත	රත්නායක මුදියන්සේලාගේ අප්පහාමි	පොල්වත්ත	0 0 34
455½	මුදුලවත්ත	කහටගොල්ලේගෙදර උත්සුරු	එම	0 1 12
466	එගොඩවත්ත	දඩුල්කාර සියලාගෙදර කිරිපුකුම්බා, දඩුල්කාර සියලාගෙදර සිරිදරු	එම	0 1 18

තක්සේරු මිල අක්කරයක් රුපියල් 100කට වැඩි නොවන මුදලක් වේ.

මෙහි ඉඩම් ගැන වැඩිදුර තොරතුරු කොළඹ ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීන්ගෙන්ද, එහි සිතියම් කොළඹ සර්වේයර් ජනරල්වරුන්ගෙන්ද ලබාගත හැකිවේ.

මි 1952ක්වූ සැප්තැම්බර් මස 11වෙනි දින කොළඹ ඉඩම් පිළිබඳ කොමසාරිස්වරුන්ගේ කාර්යාලයේදී.

ජී. කේ. ආර්. අසරප්පා, ඉඩම් පිළිබඳ කොමසාරිස්වරු වෙහෙවර.

No. 14,516, S. O.—ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්නාම ඉඩම් ආණ්ඩුවේ නියෝග මට්ටමට මි 1952ක්වූ නොවැම්බර් මස 18වෙනි දින වූ මුහුණපතින්ද පෙරවරු 9.30ට ගලගෙදර කුඩාරමේදී මෙන්දේසිකර විකුණුවට හෝ බේරුම්කර දෙන්නට නොහොත් මෙහි අත්දැකීම් නිවැරදිකරන්නට යෙදෙනවා ඇත. මධ්‍යම දිසාවේ නුවර දිස්ත්‍රික්කයේ ගහන පළාත කෝරළේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 6ක්.

ලංකා මැණි මුල් සිතියම් නො. 164. ගම—වැලිවිට, ඉහලගම

නො.	ඉඩමේ නම	අයිතිකම්කරුන්ගේ නාම	විස්තර	ප්‍රමාණය අ. ර. ප.
82	කලුමුහුණ	දිසානායක මුදියන්සේලාගේ ඩී.සී. බණ්ඩාර සහ සහෝදරයෝ, පදිංචිය මිනිසොල්ලු	හේන	1 1 16
214	රුහුණවත්ත	හංගිලගෙදර ඩී.සී. බණ්ඩාර	වත්ත	0 1 28
222	රුහුණවත්ත	හිට්ටිගෙදර හේරත්මුදියන්සේලාගේ ප්‍රේමබා සහ සහෝදරයෝ	හේන	0 0 33
270	සුබ්‍රහ්මණ්ඩර	පිල්ලගෙදර ප්‍රේමරජ, පදිංචිය වැලිවිට, ඉහලගම, පිල්ලගෙදර ඩී.සී. බණ්ඩාර	වත්ත	0 0 26
271	සුබ්‍රහ්මණ්ඩර	එම පිල්ලගෙදර කිරිබංඩාර, එම අප්පහාමි	හේන	0 0 34

තක්සේරු මිල අක්කරයක් රුපියල් 100කට වැඩි නොවන මුදලක් වේ.

මෙහි ඉඩම් ගැන වැඩිදුර තොරතුරු කොළඹ ඉඩම් නිරවුල්කිරීමේ නිලධාරීන්ගෙන්ද, එහි සිතියම් කොළඹ සර්වේයර් ජනරල්වරුන්ගෙන්ද ලබාගත හැකිවේ.

මි 1952ක්වූ සැප්තැම්බර් මස 11වෙනි දින කොළඹ ඉඩම් පිළිබඳ කොමසාරිස්වරුන්ගේ කාර්යාලයේදී.

ජී. කේ. ආර්. අසරප්පා, ඉඩම් පිළිබඳ කොමසාරිස්වරු වෙහෙවර.

**ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ සම්බන්ධ දන්වීම්**

L.D. 4301/J/HLG/977.

1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5 වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත් එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත් 1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ කෘෂිකම් හා ඉඩම් පිළිබඳ ඇමතිවරයා වූ ඩබ්ලිව් ජැල්ටන් සේනානායක නමැති මම මෙයින් ප්‍රකාශ කරමි :

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර කොට්ඨාශයේ එළදැන්න වසමේ පිහිටි උඩගෙදරවත්ත නොහොත් විසනැලගේවත්ත නමැති ඉඩමින් රු. 1 1/2, පර්චස් 36 1/29ක් පමණ වූ කොටසට මායිම් :—

- උතුරට : මහපාර සහ කානුව ;
- නැගෙනහිරට : මහපාර ;
- දකුණට : පල්ලේගෙදර සහ උඩගෙදරවත්ත වැට ;
- බටහිරට : කුඹුරේවෙල්ල.

ඩබ්ලිව් ජැල්ටන් සේනානායක,  
කෘෂිකම් හා ඉඩම් පිළිබඳ ඇමතිතුමා.

මේ 1951ක් වූ ජූලි මස 4 වැනි දින කොළඹ දීය.

L.D. 4593/J/HLG/2212.

1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5 වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත් එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත් 1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශ කරමි :

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර කොට්ඨාශයේ අක්කරවත්ත නමැති ගමෙහි තෝටත් බ්‍රිජ්හි හාඩන්හුණ් නමැති වත්තෙන් අක්කර 1/8ක් පමණ වූ කොටසට මායිම් :—

- උතුරට : එම ඉඩමෙන් ඉතිරි කොටස ;
- නැගෙනහිරට සහ දකුණට : වත්තේපාර ;
- බටහිරට : ඔය.

පී. බී. බුලත්කුලමේ,  
ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා.

මේ 1952ක් වූ අගෝස්තු මස 22 වැනි දින කොළඹ දීය.

අංක J/E/2027/LM/5461.

1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5 වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත් එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත් 1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශ කරමි :

කැගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළේ දැදිගම ගම් මුලාදැනි වසමේ දැදිගම ගමේ මෙහි පහත සඳහන් මායිම් තුල පිහිටි අංක A119 දරන මුල් සැලැස්මේ අංක 2 දරන බිම් කවචිය වශයෙන් සවිස්තරව හැඳින්වෙන ප්‍රමාණයෙන් අ. 0, රු. 3, ප. 36.3ක් විශාල මිහඹුලුවත්ත හෙවත් බෙර කාරයාගේවත්ත නමැති ඉඩම.

උතුරෙන් : වෙහෙරගාවවත්තේ කමන සහ ගෙදරගාව කුඹුර ;

නැගෙනහිරින් : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කම්බිවැට ;

බටහිරින් : මිහඹුලුවත්ත.

පී. බී. බුලත්කුලමේ,  
ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා

මේ 1952ක් වූ සැප්තැම්බර් මස 9 වැනි දින කොළඹ දීය.

අඩකය : L. A. 7551/J/AL/2062 (VE).

1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5 වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත්, එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත්, 1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශ කරමි :

කැරුණැගල දිස්ත්‍රික්කයේ දෙවමැදිහත්පත්තුවේ වතුකාන පළාතේ පහල කොලමුත්තේ නම ගමෙහි පිහිටි අක්කර 0.8ක් පමණ විශාලත්වයක් ඇති කෝන්ගොල්ලවත්ත නොහොත් කොලමුත්තේ එස්ටේට් නමැති ඉඩමට මායිම් :—

- උතුරෙන් : පහල කොලමුත්තේ කුඹුරුයායද ;
- නැගෙනහිරින් : පහල කොලමුත්තේ සිට කොලමුත්තේ ඔයට යන ගම්සහාපාර සහ පහල කොලමුත්තේ ටැන්කියේ මට්ටමද ;
- දකුණින් : කොලමුත්තේ ඔයද ;
- බස්නාහිරින් : පුන්චිරාලගේ ඉඩමේ වැටද.

පී. බී. බුලත්කුලමේ,  
ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා.

අඩකය : J/AL/2062 (VE).  
මේ 1952ක් වූ සැප්තැම්බර් මස 12 වැනි දින කොළඹ දීය.

අඩකය : L. P. 6346.

1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5 වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත්, එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත්, 1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශ කරමි :

දකුණු පළාතේ ගාලු දිස්ත්‍රික්කයේ ගඟබඩපත්තුවේ පිහිටි අ. 1, රු. 0, ප. 21.08ක් බිම් ප්‍රමාණයෙන්, පර්චස් 9 පමණ බිම් ප්‍රමාණයෙහි ස්මාරකයක් සහ ගොඩනැගිලි දෙකක් ඇති ඉඩම් කැබැල්ල හැර, මිහඹලියද්ද නොහොත් පොල් වත්ත නමැති සෙසු ඉඩම්. එහි මායිම් මෙසේ ය :—

- උතුරට : ඉහල පොල්වත්ත නමැති ඉඩම් කැබැල්ල ;
- නැගෙනහිරට : ඉහල පොල්වත්ත නමැති ඉඩම් කැබැල්ල සහ දෙඩන්ගොඩබිටිට ;
- දකුණට : ගාල්ල බද්දෙගම ප්‍රසිඩ් මහපාර සහ එම ඉඩමෙන් කැබැල්ලක් වන ස්මාරකය සහ ගොඩනැගිලි දෙකක් සහ
- බස්නාහිරට : ගින්නග.

පී. බී. බුලත්කුලමේ,  
ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා.

මේ 1952ක් වූ අගෝස්තු මස 20 වැනි දින කොළඹ දීය.

No. Q. 3945/J/DEA/1721.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත් එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත් 1950හේ අංක 9 දරන ඉඩම් ලබා ගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශකරමි :

(1) කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළේ ජලේතර පිහිටි කෝන්ගහවත්ත යන ඉඩමෙන් අක්කර 1යි, රූ. 2ක පමණ විශාල ප්‍රමාණය ඊට මායිම් :—

- උතුරට සහ දකුණට : එම ඉඩමේම කොටසක් ;
- නැගෙනහිරට : වෙරළගොඩවත්ත ;
- දකුණට : පතාගොල්ල, සහ
- බස්නාහිරට : දෙඹගහවත්ත.

(2) කොළඹ දිස්ත්‍රික්කයේ හේවාගම් කෝරළේ ජලේතර පිහිටි හෙට්ටියවත්ත නොහොත් මරක්කයවත්ත යන ඉඩමෙන් රූ. 1ක පමණ ප්‍රමාණය ඊට මායිම් :—

- උතුරට සහ දකුණට : එම ඉඩමේම කොටසක් ;
- නැගෙනහිරට : කොළඹ-අවිස්සාවේල්ල පාර ;
- බස්නාහිරට : කැළණිගහ.

පී. බී. බුලත්කුමේ,  
ඉඩම් හා ඉඩම් සංවර්ධන පිළිබඳ ඇමතිතුමා.

වම් 1952ක් වූ අගෝස්තු මස 27 වැනි දින කොළඹදීය.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත් එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත් 1950හේ අංක 9 දරන ඉඩම් ලබා ගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශකරමි :

කොළඹ දිස්ත්‍රික්කයේ උතුරු අළුත්කුරු කෝරළේ (A) කොට්ඨාශයේ කොච්චිකඩේ නගර සභාව තුළ පිහිටි දෙස්තර බී. ජේ. ටී. ලියනගෙ මහත්මයාට අයිති අක්කර 4යි, පඵවස් 32ක පමණ විශාලකම් ඇති මුහන්දිරම් පිට්ටනිය නමැති ඉඩම ඊට මායිම් :—

- උතුරට : කේ. මාග්‍රව සිල්වා නෝනාට අයිති ඉඩම ;
- නැගෙනහිරට : රේල් දෙපාර්තමේන්තුවට අයිති ඉඩම සහ බී. පයස් පෙරේරාට අයිති කොච්චිකඩේ පිහිටි නො. 215 දරන ඉඩම ;
- දකුණට : බී. මරිය සිල්වා නෝනාට අයිති කොච්චිකඩේ පිහිටි නො. 218 දරන ඉඩම සහ ආනර් දිසානායක මහත් මයාට අයිති ඉඩම ;
- බස්නාහිරට : නගර සභා මායිමේ පිහිටි පාර.

පී. බී. බුලත්කුමේ,  
ඉඩම් හා ඉඩම් සංවර්ධන පිළිබඳ ඇමතිතුමා.

වම් 1952ක් වූ අගෝස්තු මස 14 වැනි දින කොළඹදීය.

අංක : J/E/2028/LM 5443.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම් පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත්, එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත්, 1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි

අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ කාමිකම් හා ඉඩම් පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශකරමි :

(1) කැගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළේ දැදිගම ගම් මූලාදැනි වසමේ දැදිගම ගමේ මෙහි පහත දක්වෙන මායිම් තුළ පිහිටි අංක A119 දරණ මුල් සැලැස්මේ අංක 3 දරණ බිම් කට්ටිය වශයෙන් හැඳින්වෙන ප්‍රමාණයෙන් අ. 0, රූ. 1යි, ප. 0.1ක් විශාල කහටහනවත්ත නමැති ඉඩම.

- උතුරට : බෙරකාරයාවත්ත ;
- නැගෙනහිරට : නෙලුන්දෙණියේ සිට දිවෙන කුඩාපාර ;
- දකුණට සහ බටහිරට : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කම්බි වැට.

(2) කැගලු දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරළේ දැදිගම ගම් මූලාදැනි වසමේ දැදිගම ගමේ මෙහි පහත දක්වෙන මායිම් තුළ පිහිටි අංක A119 දරණ මුල් සැලැස්මේ අංක 5 දරණ බිම් කට්ටිය වශයෙන් කොටසක් හැඳින්වෙන ප්‍රමාණයෙන් අ. 1යි, රූ. 1යි, ප. 23.2ක් විශාල මිනිහේනේවත්ත නමැති ඉඩම.

- උතුරට : පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කම්බිවැට ;
- නැගෙනහිරට : නෙලුන්දෙණියේ සිට දිවෙන කුඩාපාර ;
- දකුණට : බෙරකාරයාවත්ත ;
- බටහිරට : ගම්සභාපාර.

පී. බී. බුලත්කුමේ,  
ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා.

වම් 1952ක් වූ සැප්තැම්බර් මස 9 වැනි දින කොළඹදීය.

L.B. 2089.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත්, එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත්, 1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශකරමි :

පහත සඳහන් මායිම් ඇති මාතර දිස්ත්‍රික්කයේ වැල්ලබඩ පත්තුව සහ කඩවත් සතරතුල මැද්දවත්තේ නැගෙනහිර පිහිටි අරලියවත්ත නමැති ඉඩමෙන් අඩි 150ක් දිග සහ අඩි 3ක් පලලැනි බිම් කොටසක්, එහි මායිම් :—

- උතුරට : වල්ජම්බුගහකොරටුව ;
- නැගෙනහිරට සහ බස්නාහිරට : එම ඉඩමෙන්ම කොටසක් ;
- දකුණට : මුහුද.

පී. බී. බුලත්කුමේ,  
ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා.

අත්සන් කළේ : ඇස්. ඇෆ්. අමරසිංහ,  
ඇමති කායඝීලයේ අඛණය J/HLG/2020.

වම් 1952ක් වූ සැප්තැම්බර් මස 11 වැනි දින කොළඹදීය.

L.B. 2126.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත්, එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත්, 1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි

වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශකරමි :

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම කෝරළේ වැලිගම පිහිටි සත්තම්මවත්ත නමැති අක්කරයක් පමණැති ඉඩම, එහි මායිම්:—

- උතුරට : දුම්පිය පාර ;
- නැගෙනහිරට : තුඩුලේවත්ත සහ තිරුවාලෙකෝවිල ;
- දකුණට : හෙට්ටිදිය පාර ;
- බස්නාහිරට : ඩී. එච්. සුගතදසනේ ඉඩම, වරිපනම් නො. 1,775.

පී. බී. බුලත්කුලමේ,  
 ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමාගේ අණපරිදි,  
 අත්සන් කළේ : ඇස්. ඇෆ්. අමරසිංහ,  
 ස්ථාවර ලේකම්තුමා.  
 ඇමති කාර්යාලයේ අංකය : J/E/2424.  
 වම් 1952ක් වූ සැප්තැම්බර් මස 5 වැනි දින  
 කොළඹදීය.

L.B. 2124.

1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත්, එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත්, 1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශකරමි :

මාතර දිස්ත්‍රික්කයේ වැල්ලබවපත්තුව සහ කබවත් සතර තුල නායිමන දකුණෙහි පිහිටි ගංගොඩඅරඹ නමැති ඉඩමෙන් අඩි 20ක් දිග සහ අඩි 20ක් පලලැති බිම් කොටසක්, එහි මායිම්:—

- උතුරට : ගම් සහා පාර ;
- නැගෙනහිරට : එම ඉඩමේ ඉතුරු කොටස ;

දකුණට : ස්වරෝං පාර ;  
 බස්නාහිරට : පාචගංගොඩ අරඹ ;  
 පී. බී. බුලත්කුලමේ,  
 ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමාගේ අණපරිදි,  
 අත්සන් කළේ : ඇස්. ඇෆ්. අමරසිංහ,  
 ස්ථාවර ලේකම්තුමා.  
 ඇමති කාර්යාලයේ අංකය : J/LG/2390  
 වම් 1952ක් වූ සැප්තැම්බර් මස 5 වැනි දින  
 කොළඹදීය.

L.B. 2123.

1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 5වෙනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මෙහි පහත විස්තර කර තිබෙන ඉඩම පොදු කටයුත්තකට උවමනාකර තිබෙන බවත්, එය ආණ්ඩුවට ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ විධිවිධාන යටතේ ලබාගන්නා බවත්, 1950හේ අඩක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිවරයා වූ පුංචි බණ්ඩා බුලත්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශකරමි :

මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළේ දෙනියායේ මතුගොඩේ යන ගම පිහිටි පොල්හුනුමුල්ල නමැති අක්කර තුනක් පමණ බිම් ප්‍රමාණයක් ඇති ඉඩම, එහි මායිම්:—

- උතුරට : නස්නාරත්ගම කුඹුර සහ ගෝදරලියද්ද කුඹුර ;
- නැගෙනහිරට : දෙනියායේ සිට විහාරහේනට යන මහ පාර ;
- දකුණට : මහදෙනිය සහ දෙනියායේ සිට විහාරහේනට යන මහපාර ;
- බස්නාහිරට : වකමුල්ල කුඹුර.

පී. බී. බුලත්කුලමේ,  
 ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමාගේ අණපරිදි,  
 අත්සන් කළේ : ඇස්. ඇෆ්. අමරසිංහ,  
 ස්ථාවර ලේකම්තුමා.  
 ඇමති කාර්යාලයේ අංකය : J/LG/2415.  
 වම් 1952ක් වූ සැප්තැම්බර් මස 5 වැනි දින  
 කොළඹදීය.

L. H. 342.

ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—නර්තර දිස්ත්‍රික්කයේ අර්ථගම ග්‍රාමීය අරෝග්‍ය ශාලාව, පිණිස මෙහි පහත සඳහන් වෙන ඉඩම් ලබා ගැනීම සඳහා ක්‍රියාකරන පිණිස “203 පරිවෘත්තයේ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ” පස්වෙනි කොටසේ කරන බවට පංචාතුර්වල ප්‍රකාරයට පළාත් පාලන කාරක සභාවේ නියෝගය පරිදි උතුරු මහත්වහන්සේගෙන් නිසි අකාර මට අරුලැබී තිබේ. ඒ ඉඩමනම්:—

නො.	ඉඩමේ නම	මම—නැගෙනහිර අර්ථගම, අර්ථගම සුඵ නගර සභාවතුළ විස්තර	ප්‍රමාණය, අ. රූ. ප.
1	විජේරත්න මුදලියාර්ගෙ ගෙදර වත්ත, හෙන්ටර් රෝඩ්හි වරි පණම් නො. 31/2කේ කොටසක්	අලුත්ගම බඩලිච්. බස්නියන් සිල්වා යන අග විසින් අයිතිකම් කියන, අවුරුදු 40ක් වයස ඇති පොල්ගස් 61ක්ද, අවුරුදු 25ක් වයස ඇති දෙල්ගස් එකක් සහ බදුමෙන් තැනු ශ්‍රීදකින් කොටසක්ද තිබෙන වත්ත	0 2 3.5
2	විජේරත්න මුදලියාර්ගෙ ගෙදර වත්ත, හෙන්ටර් රෝඩ්හි වරි පණම් නො. 35/4ක් කොටසක්	අලුත්ගම පදිංචි බඩලිච්. ජයසිංහ ප්‍රනාන්දු සහ බඩලිච්. ජයලිපි ප්‍රනාන්දු, යන අග විසින් අයිතිකම් කියන, අවුරුදු 40ක් වයස ඇති පොල්ගස් 9ක්ද තිබෙන වත්ත	0 0 20.5
4	විජේරත්න මුදලියාර්ගෙ ගෙදර වත්ත, හෙන්ටර් රෝඩ්හි වරි පණම් නො. 41	මස්කෙලියේ, ඩාවමෝර් වත්තේ පදිංචි පී. ඇස්. විරසුරිය සහ අලුත්ගම පදිංචි බඩලිච්. ඇල්ෆ්‍රඩ් සිල්වා සහ බඩලිච්. හෙන්රි සිල්වා යන අග විසින් අයිතිකම් කියන, අවුරුදු 40ක් වයස ඇති පොල්ගස් 4ක් සහ අවුරුදු 20ක් වයස ඇති දෙල්ගස් එකක්ද තිබෙන වත්ත	0 0 6.1
5	විජේරත්න මුදලියාර්ගෙ ගෙදර වත්ත, හෙන්ටර් රෝඩ්හි වරි පණම් නො. 31/1	අලුත්ගම පදිංචි බඩලිච්. අයිසෙහාම සිල්වා සහ කේ. පිටර් සිල්වා යන අග විසින් අයිතිකම් කියන, අවුරුදු 40ක් වයස ඇති පොල්ගස් 9ක්ද, අවුරුදු 15ක් වයස ඇති බිලිංගස් එකක්ද, අවුරුදු 5ක් වයස ඇති පොල්ගස් 12ක්ද, අවුරුදු 3ක් වයස ඇති දෙල්ගස් 1ක්ද, බදුමෙන් තැනු උර් සෙවිලිකළ ගොඩනැගිල්ලක්ද, ගල් සහස්සුවක් සහ බදුමෙන් කපුරොරුකළ ශ්‍රීදකින් කොටසක්ද තිබෙන වත්ත	0 0 33.3
6	විජේරත්න මුදලියාර්ගෙ ගෙදර වත්ත, හෙන්ටර් රෝඩ්හි වරි පණම් නො. 31/1A	මස්කෙලියේ ඩාවමෝර් වත්තේ පදිංචි පී. ඇස්. විරසුරිය යන අග විසින් අයිති කම් කියන, අවුරුදු 40ක් වයස ඇති පොල්ගස් 22ක්ද, බදුමෙන් තැනු ශ්‍රීදකින් කොටසක් සහ බදුමෙන් තැනු වැසිකිලියක්ද තිබෙන වත්ත	0 0 30.7
7	විජේරත්න මුදලියාර්ගෙ ගෙදර වත්ත, හෙන්ටර් රෝඩ්හි වරි පණම් නො. 31/1B	අලුත්ගම පදිංචි ඩී. ඩී. ඩයස් නෝනා මහත්මයා විසින් අයිතිකම් කියන, අවුරුදු 40ක් වයස ඇති පොල්ගස් 12ක්ද, අවුරුදු 40ක් වයස ඇති කියන පොල් මුල් 7ක්ද තිබෙන වත්ත	0 0 29 1

නො. ඉඩමේ නම	විස්තර	ප්‍රමාණය අ.ර.ප.
8 විජේරත්නබුදුලියාදිගෙය ගෙදර වත්ත, සෙන්ටර් රෝඩ්හි වර්ජනම් නො. 23	අලුත්ගම පදිංචි ඩී. ඩී. ඩයස් හෝනා මහත්මිය විසින් අයිතිකම් කියන, අවුරුදු 40ක් වශයෙන් ඇති පොල්ගස් 35ක් සහ දෙල්ගස් එකක්ද, අවුරුදු 15ක් වයස ඇති පොල්ගස් 23ක්ද, අවුරුදු 40ක් වයස ඇති කියන පොල්ගස් 33ක්ද, දොඹුමුල් එකක්ද, අවුරුදු 15ක් වයස ඇති කියන පොල්ගස් 10ක්ද තිබෙන චන්දන	0 2 31.7
9* මුදියාන්ගෙයවත්ත, සෙන්ටර් රෝඩ්හි වර්ජනම්, නො. 37, 39, සහ 35/1 වෙර්ඩි නො. 1	අලුත්ගම පදිංචි විරසුරිය ජයවර්ධන සෙම්බුකුච්චි පටබැඳිගේ නියෝජිතයන් සිල්වා විසින් අයිතිකම් කියන සිර ගොඩනැගිලි දෙකක්ද, අවුරුදු 15-20ක් අතර ඇති දෙල්ගස් 11ක්ද තිබෙන පොල් වත්ත	0 0 21.4
10† මුදියාන්ගෙයවත්ත, වෙර්ඩි නො. 1 වර්ජනම් නොමිමරය දූතගැහිමට නොමැත	අලුත්ගම පදිංචි විරසුරිය ජයවර්ධන සෙම්බුකුච්චි පටබැඳිගේ චාර්ල්ස් සිල්වා විසින් අයිතිකම් කියන අවුරුදු 15-50ටත් වයස ඇති පොල්ගස් 13ක් ඇති පොල් ඉඩම	0 0 13.9
11‡ මුදියාන්ගෙයවත්ත, වර්ජනම් නො. 35/2 සෙන්ටර් පාර, වෙර්ඩි නො. 1	අලුත්ගම පදිංචි විරසුරිය ජයවර්ධන සෙම්බුකුච්චි පටබැඳිගේ චාර්ල්ස් සිල්වා විසින් අයිතිකම් කියන සිර ගොඩනැගිලි 2ක ගෙබිඳික්ද, තාවකාලික පොල්අතු මඩුවක්ද, අවුරුදු 50ක් වයස ඇති දෙල් ගසක් සහ බිලිත්ගසක්ද, පොල්ගස් 14ක්ද තිබෙන පොල් ඉඩම	0 0 19.4
12§ මුදියාන්ගෙයවත්ත, වර්ජනම් නො. 35 සෙන්ටර් පාර, වෙර්ඩි නො. 1	අලුත්ගම පදිංචි නයිනාබදුගේ විසින් අයිතිකම් කියන සිර ගොඩනැගිලි 2ක් සහ මැසිකිලියක්ද, අවුරුදු 50ක් වයස ඇති දෙල්ගසක් සහ පොල්ගස් 11ක් තිබෙන පොල් ඉඩම	0 0 19.7
	එකතුව	0 1 34.4

\* (ප්‍රථමයෙන් ලොව නො. 3 හේ කැබලිලක්) † (ප්‍රථමයෙන් ලොව නො. 3 හේ කැබලිලක්)  
 ‡ (ප්‍රථමයෙන් ලොව නො. 3 කැබලිලක්) § (ප්‍රථමයෙන් ලොව නො. 3 හේ කැබලිලක්)

එබැවින් ඉඩම් අයිතිකරුවන්ගේ අනුමැතියෙන් තොරව කිසිදු පොදුජනයාට දූතගැහිම සඳහා හයවෙනි මගන්තියේ මහාකර තිබෙන කැටයම මෙයින් දුනුම්දෙමි.

ඉහත ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනෙක් කමුත්ම නොහොත් කමුත් වෙනුවට ක්‍රියාකරන අය වම් 1952ක් ඉනෝවැට්ටම් මස 1 වෙනි දින පෙරවරු 9.30ට අවශ්‍යවන අනුමැතිය සහ පාඩමාලාවේදී මා ඉදිරිපිට පැමිණ එ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට මනාචා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනත්, ඊට ඇත්තාවූ කමුත්ගේ අයිතිකම් නොරතුරුත් කියා සිටින්නට මනා ධර්ම මෙයින් දූතගන යුතුයි.

වම් 1952ක් ඉනෝවැට්ටම් මස 13 වෙනි දින කථනර කවිවේරියේදීය. ඒ. ඩී. ඇස්. ඇන්. පුල්ලොකාගම, අනුමැතිය ලප ඒජන්ත කුමා.

No. L. D. 4054.

1950 හේ අඩක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස්කරන බැව් 1950 හේ අඩක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—  
 මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත කොසාගයේ දෙලුව පිහිටි ගුරුකැලේ වත්තෙහි ගොඩවෙල වත්ත සහ පොකුණේහේන නමැති අක්කර 140 ක් පමණ විශාල දෙකොටසට මායිම් :—  
 උතුරට : නිලමේ ඔය ;  
 නැගෙනහිරට : නිලමේ ඔය සහ ගුරුකැලේ වත්තෙහි හේ කොටස ;  
 දකුණට : පොකුණේහේන සහ ගුරුකැලේ වත්තේ කුඹුරු ;  
 බස්නාහිරට : ගල්පිහිල්ලවත්ත සහ වනගල්ලවත්ත.

ඉහත සඳහන් ඉඩමට හිමිකම් අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කියා සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952 ක් ඉනෝවැට්ටම් මස 20 වෙනි දින පෙරවරු 9.30ට මහනුවර කවිවේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද, වම් 1952 ක් ඉනෝවැට්ටම් මස 13 වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සවභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටිත් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිල්ලකින් දැනුම්දිය යුතුයි.

ඊ. ඊ. ග්‍රෙහියර්, මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්ත කුමා.

වම් 1952 ක් ඉනෝවැට්ටම් මස 23 වැනි දින මහනුවර කවිවේරියේදීය.

No. L. D. 4527.

1950 හේ අඩක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස්කරන බැව් 1950 හේ අඩක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—  
 මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව කොසාගයේ දුනු විල පිහිටි අක්කර 40 ක් පමණ විශාල මහකොහෙල්වත්ත නමැති ඉඩමට මායිම් :—  
 උතුරට : එච්. ඩී. කැප්පිටිපොලගේ ඉඩම ;  
 නැගෙනහිරට : දුරයාදෙනියේ ඇල ;  
 දකුණට : දුම්බර ගම් මායිම් ;  
 බස්නාහිරට : එච්. ඩී. කැප්පිටිපොලගේ ඉඩම.  
 එම ඉඩමේ නැගෙනහිර පැත්තට පිහිටි වි ලාස් 12 ක් පමණ වපසරිය ඇති කුඹුරු රහිතව.

ඉහත සඳහන් ඉඩමට හිමිකම් අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කියා සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952 ක් ඉනෝවැට්ටම් මස 11 වෙනි දින පෙරවරු 9.30ට මහනුවර කවිවේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද, වම් 1952 ක් ඉනෝවැට්ටම් මස 4 වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සවභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටිත් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිල්ලකින් දැනුම්දිය යුතුයි.

ඊ. ඊ. ග්‍රෙහියර්, මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්ත කුමා.

වම් 1952 ක් ඉනෝවැට්ටම් මස 23 වැනි දින මහනුවර කවිවේරියේදීය.



L. D. 4172/J/HLG/16.

No. L. D. 4542.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත  
7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—  
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර සහ පානහේවාහැට කොට්ඨාශයේ ගඟවට කෝරළේ මහනුවර නගර සීමාව තුළ ලේචලේ තල්වත්තෙහි පිහිටි පාර්චස් 17.2ක් වූ මුල් ප්ලාන් නො. 1756 දරන වරිපනම් නො. 158 වන මාලිගාවත්තෙන් කොටස.

ඉහත සඳහන් ඉඩමට හිමිකම්, අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කිසි සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක් වූ ඔක්තෝබර් මස 30වෙනි දින පෙරවරු 11ට මහනුවර කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද වම් 1952ක් වූ ඔක්තෝබර් මස 23වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් වල සවිභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටින් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිලිලකින් දැනුම්දිය යුතුයි.

ඊ. ඊ. ග්‍රෙග්, මහනුවර දිස්ත්‍රික්කයේ උප ඒජන්තතුමා.

වම් 1952ක් වූ සැප්තැම්බර් මස 19වෙනි දින මහනුවර කවිචේරියේදීය.

No. L.D. 4567.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත  
7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—  
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩබුලත්ගම කොට්ඨාශයේ පල්ලේගම පිහිටි හපුගස්තැන්නවත්තෙන් අක්කර 10ක් පමණ විශාල කොටසට මායිම් :—

- උතුරට : දුම්පිය පාරට අයිති ඉඩම ;
- නැගෙනහිරට : දිඹියන්ගහමුල්වත්ත ;
- දකුණට : මහවැලිගඟ ;
- බස්නාහිරට : ආදාගලකුඹුරේ ඉම සහ රත්තැක්ගේකුඹුර වත්ත.

ඉහත සඳහන් ඉඩමට හිමිකම්, අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කිසි සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක් වූ නොවැම්බර් මස 20වෙනි දින පෙරවරු 11ට මහනුවර කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද, වම් 1952ක් වූ නොවැම්බර් මස 13වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සවිභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටින් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිලිලකින් දැනුම්දිය යුතුයි.

ඊ. ඊ. ග්‍රෙග්, මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්තතුමා.

වම් 1952ක් වූ සැප්තැම්බර් මස 23 වැනි දින මහනුවර කවිචේරියේදීය.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත  
7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—  
මහනුවර දිස්ත්‍රික්කයේ පානහේවාහැටේ කොස්සින්න දෙල්පිටිය සහ නිප්පොල ගම් වල පිහිටි මුල් ප්ලාන් නො. පී. පී. ඒ 1,860වේ ලොවස් 1 සිට 9 දරන අ. 31, රු. 3, ප. 5 විශාල වූ කොස්සින්න වත්තෙන් කොටසක්.

ඉහත සඳහන් ඉඩමට හිමිකම්, අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කිසි සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක් වූ ඔක්තෝබර් මස 30වෙනි දින පස්වරු 3.30ට මහනුවර කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද, වම් 1952ක් වූ ඔක්තෝබර් මස 23වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සවිභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටින් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිලිලකින් දැනුම්දිය යුතුයි.

ඊ. ඊ. ග්‍රෙග්, මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්තතුමා.

වම් 1952ක් වූ සැප්තැම්බර් මස 23 වැනි දින මහනුවර කවිචේරියේදීය.

L. D. 4418/JJ/1602.

1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනත  
7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—  
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩබුලත්ගම කොට්ඨාශයේ අඹගමුව කෝරළේ හැටන්-දික්ඛය නගර සහ සීමාව තුළ පිහිටි හැටන් නගරයෙහි වරිපනම් නො. 355 සහ 353A නැතහොත් මුල් ප්ලාන් නො. 1,854රේ ලොව නො. 1 සහ 2කේ සඳහන් පාර්චස් 34.05ක් වූ හැටන්වත්තේ කොටස.

ඉහත සඳහන් ඉඩමට හිමිකම්, අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කිසි සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලි වලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක් වූ ඔක්තෝබර් මස 30 වැනි දින අපරහාග 2ට මහනුවර කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද වම් 1952ක් වූ ඔක්තෝබර් මස 23 වන දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සවිභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටින් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිලිලකින් දැනුම්දිය යුතුයි.

ඊ. ඊ. ග්‍රෙග්, මහනුවර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්තතුමා.

වම් 1952ක් වූ සැප්තැම්බර් මස 19 වැනි දින මහනුවර කවිචේරියේදීය.

අඛණ්ඩ L. P. 6234.

1950හේ අඛණ්ඩ 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත. 7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස්කරන බැව් 1950හේ අඛණ්ඩ 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම් දී සිටිමි. නාගොඩ ආණ්ඩුවේ කැණිපාඨකාලාව සඳහා

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—

නො. ඉඩමේ නම	විස්තර	අයිතිකරුවාගේ නම සහ ලියුම්ලැබෙන පිලිවෙල	ප්‍රමාණය, අ. ර. ප.
1 බටපොලකඳුදුව	අවුරුදු 15-20වත් අතර වයස්වූ ඉඩමෙහි අලුත් හෝ සහ රබර්ද, අවුරුදු 15ක් පමණක් පොල්ගස් 16ක් සහ අවුරුදු 30ක් පමණක් දෙල්ගසක් සහ අඹි පාර	නාගොඩ නැපැල් කාර්යාලයේ පදිංචි වික්ටර්. ඒ. ජයසිංහ සහ නාගොඩ පදිංචි සිරිල්. ඒ. ජයසිංහ	9 1 5
එකතුව ..			9 1 5

ඉහත සඳහන් ඉඩමට හිමිකම්, අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධතා කිසිවක් සිදුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක්වූ නොවැම්බර් මස 3වෙනි දින පෙරවරු 11ට (A. M.) ගාල්ලේ කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද වම් 1952ක්වූ ඔක්තෝබර් මස 26 වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සම්භාවයන්, එකී ඉඩම ලබා ගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත්, වන්දි මුදල හා ඒ මුදල ගණන් බැඳු හැටිත් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිලිලකින් දැනුම් දිය යුතුයි.

වම් 1952ක්වූ සැප්තැම්බර් මස 17වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය. රේන් රයිඩ්,  
ගාලු දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උප ඒජන්තතුමා.

අඛණ්ඩ L. P. 6423.

1950හේ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත. 7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

ගම් දිගුකුණකිරිමේ පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස්කරන බැව් 1950හේ අංක 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම් දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—

නො. ඉඩමේ නම	විස්තර	අයිතිකරුවන්ගේ නම	ප්‍රමාණය, අ. ර. ප.
1 කොටගොඩ කුරුදුවත්ත නොගොත් ඉත්තවුන් ගොඩැල්ල නොගොත් කුඩලුගොඩවත්ත	නමවර A. 1,358 දරන මූලික සිතියම අවුරුදු 20ක් වයස්වූ රබර් ඉඩමෙහි ලීන් 2ක් සහ අවුරුදු 15-40වත් අතර වයස්වූ පොල්ගස් දෙහි ගස් සහ සීර් වශයෙන් තනනලද ගොඩනැගිල්ලක් සහ භාවිකාලකව තනනලද මඩුවක් සහ කුඹුර	වැලිගම පදිංචි ඇම්. ඇල්. ඇම්. අභිදුල් කාබර් මෑන්ලියා	20 1 8
2 කොටගොඩවත්ත නොගොත් කුඩලුගොඩ වත්ත	අවුරුදු 10ක් පමණ වයස්වූ රබර්	එම ..	4 2 36
එකතුව ..			25 0 4

ඉහත සඳහන් ඉඩමට හිමිකම්, අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධතා කිසිවක් සිදුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක්වූ නොවැම්බර් මස 3වෙනි දින පෙරවරු 11.30ට (A. M.) ගාල්ලේ කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද වම් 1952ක්වූ ඔක්තෝබර් මස 27වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සම්භාවයන්, එකී ඉඩම් ලබා ගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත්, වන්දි මුදල හා ඒ මුදල ගණන් බැඳු හැටිත් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිලිලකින් දැනුම් දිය යුතුයි.

වම් 1952ක්වූ සැප්තැම්බර් මස 17වෙනි දින ගාල්ලේ කවිචේරියේදීය. රේන් රයිඩ්,  
ගාලු දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උප ඒජන්තතුමා.

L. B. 2106.

1950හේ අඛණ්ඩ 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත 7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්ත තැන්පත් ඒ. ඩී. විරසිංහ වන මම පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස්කරන බැව් 1950හේ අඛණ්ඩ 9 දරන ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම් දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර :—

මාතර දිස්ත්‍රික්කයේ වැල්ලොඩපත්තුව සහ කඩවත් සතර තුල වල්ගම යන ගම පිහිටි කොලම්ලේලෙහේනෙ වත්ත නමැති ඉඩමෙන්—අ. 0, ර. 0, ප. 20ක් පමණැති බිම් කොටසක්. එහි මායිම් :—

උතුරට : පුවක්වත්ත නමැති ඉඩම ; නැගෙනහිරට : එම ඉඩමේ නො. 674 දරන පාටිසන් ඒලානගේ සඳහන් 4B දරන බිම් කැබැල්ල ;

දකුණට : ගම්සහා පාර ; බස්නාහිරට : එම ඉඩමේ එම ඒලානගේ නො. 2 දරන බිම් කැබැල්ල.

ඉහත සඳහන් ඉඩමට හිමිකම් අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධතා කිසිවක් සිදුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක්වූ නොවැම්බර් මස 25වෙනි දින උදේ 11ට මාතර කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද, වම් 1952ක්වූ නොවැම්බර් මස 18වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සම්භාවයන්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැඳු හැටිත් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිලිලකින් දැනුම් දිය යුතුයි.

ඒ. ඩී. විරසිංහ, මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්තතුමා. වම් 1952ක්වූ සැප්තැම්බර් මස 15වෙනි දින මාතර කවිචේරියේදීය.

1950හේ අඛක 9 දරණ ඉඩම ලබාගැනීමේ ආඥාපනත  
7 වැනි වගන්තිය යටතේදී දැන්වීමයි

මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්ත තැන්පත් ඒ. ඩී. චීරසිංහ වන මම පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1950හේ අඛක 9 දරන ඉඩම ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර:—

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම් කෝරළේ මිදිගම බටහිර පිහිටි වැලිගේතයේ එන්දරවත්ත නමැති ඉඩමෙන් පර්චස් 5ක පමණ බිම් ප්‍රමාණයක්. ඊට මායිම්:—

- උතුරට: වැලිගේතයේ එන්දරවත්ත;
- නැගෙනහිරට සහ දකුණට: ගම් සභා පාර;
- බස්නාහිරට: ඉබ්බාවලට යන පාර.

ඉහත සඳහන් ඉඩමට හිමිකම් අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කියා සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක්වූ නොවැම්බර් මස 25වෙනි දින උදේ 9.30ට මාතර කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද, වම් 1952ක්වූ නොවැම්බර් මස 18වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සවභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටින් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිල්ලකින් දැනුම්දිය යුතුයි

ඒ. ඩී. චීරසිංහ,  
මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්තතුමා.

වම් 1952ක්වූ සැප්තැම්බර් මස 15වෙනි දින  
මාතර කවිචේරියේදීය.

L. B. 1985.

1950හේ අඛක 9 දරණ ඉඩම ලබාගැනීමේ ආඥාපනත  
7 වැනි වගන්තිය යටතේදී දැන්වීමයි

මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ අතිරේක උප ඒජන්ත තැන්පත් ඒ සෙන්ටි. ඩී. විජේමාන්න වන මම පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබා ගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1950හේ අඛක 9 දරන ඉඩම ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර:—

මාතර දිස්ත්‍රික්කයේ ගඟබඩපත්තුවේ කිරිද මහින් ඉහල යන ගම පිහිටි ලාවල්ලගහවත්ත නමැති ඉඩමෙන්, කිරිත්ද-වලකන්ද පාරට දකුණු පසින් අඩි 181 දිග සහ අඩි 6ක් පලලැති බිම් කැබැල්ලක්ද එම පාරට වම් පසින් අඩි 107ක් දිගැති බිම් කොටසක්ද. එහි මායිම්:—

- උතුරට: මාතර සිට හක්මනට යන මහපාර;
- නැගෙනහිරට: බලදලදෙතිය සහ පන්සලවත්ත;
- දකුණට: වල්ගුලගහහේන;
- බස්නාහිරට: කටකලගවත්ත නොහොත් දුනේගොඩය වත්ත.

ඉහත සඳහන් ඉඩමට හිමිකම් අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කියා සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක්වූ නොවැම්බර් මස 17වෙනි දින උදේ 10ට මාතර කවිචේරියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද, වම් 1952ක්වූ නොවැම්බර් මස 10වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සවභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටින් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිල්ලකින් දැනුම්දිය යුතුයි.

ඒ. සෙන්ටි. ඩී. විජේමාන්න,  
මාතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ අතිරේක උප ඒජන්තතුමා.  
වම් 1952ක්වූ සැප්තැම්බර් මස 15වෙනි දින  
මාතර කවිචේරියේදීය.

1950හේ අඛක 9 දරණ ඉඩම ලබාගැනීමේ ආඥාපනත  
7 වැනි වගන්තිය යටතේදී දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1950හේ අඛක 9 දරන ඉඩම ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩමේ විස්තර:—

රත්නපුර දිස්ත්‍රික්කයේ කුකුළු කෝරළේ දෙල්ගොඩ පිහිටි අක්කර 5, පර්චස් 8 පමණවූ හල්පිල්ලෙගොඩහේන නොහොත් නො. 1 ප්ලාන් අතිරේක 3 ලොටි නො. 520 සහ 521කේ බිම් කවිටිය.

ඉහත සඳහන් ඉඩමට හිමිකම් අයිතිවාසිකම් හෝ වෙනත් සම්බන්ධකම් කියා සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගෙන් ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වම් 1952ක්වූ නොවැම්බර් මස 11 වැනි දින උදේ 10.30ට කලවානේ ගම්සභා උසාවියේදී මා සම්මුඛවීය යුතුයි.

තවද වම් 1952කේ ඔක්තෝබර් මස 24 වැනි දිනට මත්තෙන් ඒ ඉඩම සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල සවභාවයත්, එකී ඉඩම ලබාගැනීම ගැන වන්දි ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත් වන්දි මුදල හා ඒ මුදල ගණන් බැලූ හැටින් මා වෙත (පිටපත් දෙකක් සහිතවූ) ලියවිල්ලකින් දැනුම්දිය යුතුයි.

ඇම්. ජේ. ඇම්. මුසින්,  
ආණ්ඩුවේ උප ඒජන්තතුමා.  
නො. J/E/131/LR 4298.  
වම් 1952ක්වූ සැප්තැම්බර් මස 15 වැනි දින  
රත්නපුර කවිචේරියේදීය.

1950හේ අංක 9 දරන ඉඩම ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තිය යටතේ 1951කේ මාර්තු මස 2 වැනි දින නො. 10,217 දරණ ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළවූ දැන්වීම් මෙයින් අවලංගු කරනු ලැබේ.

ඇම්. ජේ. ඇම්. මුසින්,  
ආණ්ඩුවේ උප ඒජන්තතුමා.  
සබරගමු පළාතේ මහඒජන්තතුමා වෙතුවට.  
නො. J/E L. R. 4298.  
1952ක්වූ සැප්තැම්බර් මස 15 වැනි දින  
රත්නපුර කවිචේරියේදීය.

අංක J/HGL/1071/LM 5266.

1950හේ අඛක 9 දරණ ඉඩම ලබාගැනීමේ ආඥාපනත. 7 වැනි වගන්තිය යටතේදී දැන්වීමයි

පොදු කටයුත්තක් සඳහා අවශ්‍ය පහත දැක්වෙන ඉඩම ලබාගැනීමට ආණ්ඩුව අදහස් කරන බැව් 1950හේ අඛක 9 දරන ඉඩම ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.  
ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩම්වල විස්තර:—

මුල්සැලැස්මේ අංකය A 729. ගම—හීගුරලකන්ද

නො.	ඉඩමේ නම	විස්තර	අයිතිකම් කියන්නා	ප්‍රමාණය, අ.රූ.ප.
1	හල්ගහවත්ත	වත්ත (පැරණි) .. දෙහිඹිට, හීගුරලකන්ද, පදිංචි, නවගමුවගේ සර්සේලිය, පවුලේ ජේමා, රූකනනගේ බඩානිය, රූකනනගේ හේමානිය, වනුඹිපුරගේ සියළුමය, වනුඹිපුරගේ පන්දෙරිය, වනුඹිපුරගේ අනොත්ඵිච්චි, වනුඹිපුරගේ ඵලිය, වනුඹිපුරගේ ජූමානිය, කටුලන්ද ලාගේ කපානිය, කටුලන්දලාගේ පොඹිනේරිය, චිලිනියගේ පොඹියා, අලවලවත්තලාගේ සියළුමය, අලවලවත්තලාගේ සොලේනිය සහ මහවත්තමුහන්දිරමලාගේ අමාලෙඛිඛේ අබ්දුල් හමීඩ්	1 1 2.7	

නො. ඉඩමේ නම	විස්තර	අයිතිකම්කරුන්ගේ නම	ප්‍රමාණය, අ. රූ. ප.
2	ප්‍රවේශනාලයකට වත්කම (පැරණි) ස්ථිර ගොඩනැගිල්ලක් තිබේ	කිතුරලකන්දේ පදිංචි අලුටලවත්තොලාගේ තෙල්කිස්, අලුටල වත්තොලාගේ සුවාරිස්, අලුටලවත්තොලාගේ අල්කිස්, අලුටල වත්තොලාගේ පුංචිසිංහසේන, නවකමුටලාගේ සරත්චන්ද්‍ර සහ මීගමවත්ත මුහන්දිරමලාගේ අමා ලෙඩ්බ්‍රි අබ්දුල් හමිඩ් එකතුව	0 3 25.2 2 0 27.9

ඉහත සඳහන් ඉඩම්වලට හිමිකම්, අයිතිවාසිකම් හෝ වෙනත් සංවිධානීය කාර්ය සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගේ ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වසි 1952ක්වූ නොවැම්බර් මස 20 වැනි දින පූර්ණ 9.30ට දෙසිමිට අදාළ පාලන නිලධාරීන්ගේ කාර්යාලයේදී මා සම්මුඛව පෙනී සිටිය යුතුය.

තවද වසි 1952ක්වූ නොවැම්බර් මස 13 වැනි දිනට මත්තෙන් ඒ ඉඩම් සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල ස්වභාවයන් එකී ඉඩම් ලබාගැනීම ගැන වත්දී ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත්, වත්දී මුදල හා ඒ මුදල ගණන් බැලූ හැරීත් මා වෙත (පිටපත් දෙකක් සහිතව) ලියවිලිවලින් දැනුම්දිය යුතුය.

වසි 1952ක්වූ සැප්තැම්බර් මස 16වෙනි දින කැනල්ලේ කවිචේරියේදීය. ඇ.ම. ජී. ඩී. පී. බ්‍රිලිම්. සමරසිංහ, අණ්ඩුවේ උප ඒජන්තතුමා.

අංකය LRO/APL/1953/J/LLD/2370/LM 5485.

1950ගේ අඛණ 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනත. 7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

1942ගේ අංක 61 දරණ ඉඩම් නිදහස්කරදීමේ ආඥාපනත යටතේ අමතා පහත දැක්වෙන ඉඩම් ලබාගැනීමට අණවූ අදහස් කරන බැවින් 1950ගේ අඛණ 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ මෙයින් දැනුම්දී සිටිමි.

ලබාගැනීමට බලාපොරොත්තුවන ඉඩම්වල විස්තර :—

නො. ඉඩමේ නම	මුල් සැලැස්මේ අංකය A 673. ගම—උඩුමුටුවෙල විස්තර	අයිතිකම්කරුන්ගේ නම	ප්‍රමාණය, අ. රූ. ප.	
1	දන්තොල්ලේගේගේගාම ගෙවත් දන්තොල්ලේවත්ත	අවුරුදු 10-15 දක්වා වශයෙන්, අවුරුදු 2-3 දක්වා වශයෙන් පොල්ගස් 4ක් තිබේ	මුරලල්ලේ රංගොටි ජෙෆ්ට්ගේ සිලවතී, රංගොටි ජෙෆ්ට්ගේ බිංගා බාගේ, උඩුමුටුවෙල, දෙබත්තලේ, මාවනැල්ල	0 0 31.1
2	එම ..	.. දහඅවුරුදු වශයෙන්, අවුරුදු 30-40 වශයෙන් කොස්ගසක් තිබේ	එම ..	0 0 7.4 එකතුව .. 0 0 38.5

ඉහත සඳහන් ඉඩම්වලට හිමිකම් අයිතිවාසිකම් හෝ වෙනත් සංවිධානීය කාර්ය සිටින සියලුදෙනාම තම තමන් හෝ ඔවුන්ගේ ලියවිලිවලින් බලය ලත් අයවලුන් හෝ වසි 1952ක්වූ ඔක්තෝබර් මස 14වෙනි දින පූ. හා. 10ට මාවනැල්ලේ කාර්යාලයේදී මා සම්මුඛව පෙනී සිටිය යුතුය.

තවද වසි 1952ක්වූ ඔක්තෝබර් මස 7වෙනි දිනට මත්තෙන් ඒ ඉඩම් සම්බන්ධයෙන් ඔවුන්ගේ අයිතිවාසිකම්වල ස්වභාවයන් එකී ඉඩම් ලබාගැනීම ගැන වත්දී ඉල්ලීමට ඇති කරුණු පිළිබඳ විස්තරත්, වත්දී මුදල හා ඒ මුදල ගණන් බැලූ හැරීත් මා වෙත (පිටපත් දෙකක් සහිතව) ලියවිලිවලින් දැනුම්දිය යුතුය.

වසි 1952ක්වූ සැප්තැම්බර් මස 17වෙනි දින කැනල්ලේ කවිචේරියේදීය. ඇ.ම. ජී. ඩී. පී. බ්‍රිලිම්. සමරසිංහ, අණ්ඩුවේ උප ඒජන්තතුමා.

ඉඩම් සමුදායකරීම පිළිබඳ දැන්වීමයි

3. මේ ඉඩම් කවිචේරිය පිළිබඳව දැනගතයුතු යමක් ඇත නොහොත් එය ආණ්ඩුවේ උප ඒජන්තතුමාගෙන් විකාශනය කළ යුතුය.

දීමනා පත්‍ර ලැබීමට සුදුසුයන් තෝරීම පිළිබඳ ඉඩම් කවිචේරියේ දැන්වීමයි

ජේ. ජේ. රාජනායකම්, ඉඩම් කොමසාරිස්තුමා මේතුමාව.

මෙහි පහත විස්තර දැක්වෙන ආණ්ඩුවේ ඉඩම් දීම සඳහා දීමනා පත්‍ර ලැබීමට සුදුසුයන් තෝරාගනු පිණිස ක්‍රියාමාර්ගයක් ආණ්ඩුවේ පාර්ශ්වයා ලාභීවූ වසි 1952ක්වූ නොවැම්බර් මස 7වෙනි සිකුරාදා අ. හා. 3.30ට 1935ගේ අඛණ 19 දරණ ඉඩම් සමුදායකරීමේ ආඥාපනත යටතේ ඉඩම් කවිචේරියක් හමිබත්තොට දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උප ඒජන්තතුමා විසින් පවත්වන බැවින් මෙයින් දැනුම් දෙනු ලැබේ.

වසි 1952ක්වූ සැප්තැම්බර් මස 23වෙනි දින කොළඹදීය.

දීමට යන ඉඩම්වල විස්තර පලාගේ අංකය 453. ගම—මුලත

2. ඉඩම් කවිචේරිය ලබාගනු කැමති සෑම අයකු විසින්ම ඉඩම් කවිචේරියට පැමිණිය යුතුය. නැතහොත් තමා වෙනුවෙන් පෙනීසිටීමට කියෝජිතයකු එවිය යුතුය.

කැබැල්ලේ අයිතිය අවසරපත්‍ර දරන්නාගේ හෝ ඉල්ලුම්කරුගේ නම ප්‍රමාණය, අ. රූ. ප.  
33 දෙත් බේවිඩ් සජ්ජිංහ විජේසේකර .. 1 0 1

නිදහස්කිරීමේ ආඥාපනතේ අවශ්‍යතාවන් සඳහා ආණ්ඩුවට ඉඩම් ගැනීම

අංක LRO/APL 5618/J/LLD/2526/LG 2.

1950 වෛ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මීට යාකොට ඇති උප ලේඛනයේ විස්තර කර තිබෙන ඉඩම්, 1942 වෛ අංක 61 දරණ ඉඩම් නිදහස් කිරීමේ ආඥාපනතේ කටයුතු සඳහා ලබාගත යුතුයයි ඉඩම් කොමසාරිස්තුමා විසින් නිශ්චය කර තිබෙන බැවින් (ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 62 වැනි වගන්තියෙන් සංශෝධනය වූ ඉඩම් නිදහස්කිරීමේ ආඥාපනතේ 3 (5) වැනි වගන්තිය යටතේ කියවා තෝරාගෙන යුතු වූ) 1950 වෛ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 (1) යටතේ එකී ඉඩම් පොදු කටයුත්තක් වශයෙන් ඇලකොන කටයුත්තක් සඳහා අවශ්‍යව තිබෙන බවත්, එකී ආඥාපනත යටතේ අත්පත් කරගනු ලබන බවත්, ඉඩම් හා ඉඩම් සංවිධිත පිළිබඳ ඇමතිවරයා වූ ප්‍ර. වි. බණ්ඩාර මුලන්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශ කරමි:

වම් 1952 වෛ අගෝස්තු මස 19 වැනි දින කොළඹදීය.

පී. බී. මුලන්කුලමේ, ඉඩම් හා ඉඩම් සංවිධිත පිළිබඳ ඇමතිතුමාගේ අණපරිදි, අත්සන් කළේ: ඇස්. ඇස්. ආර්. සිංහ, ස්වාමීන්ව ප්‍රකාශනය.

උපලේඛනය

නො. අංක 138 දරණ අවශ්‍යතා ගම් සැලැස්මේ අංක 2 දරණ අතිරේකය.	විස්තරය	ආර්ථික මිණිපාය	අයිතිකම්කරුන්ගේ අයිතිකම්කරුන්ගේ	ප්‍රමාණය, අ. රූ. ප.
86	දුගල පොදු කුඹුණේ කුඹුණ සහ කුඹුණ සහ එලවල කොටුව	යෝදින්නේ එන්සිනා සහ රත්නිරත්නේ මේරි, උඩගල දෙකිය, උඩගල දෙකියේ ගම් මූලාදායියා බාණර, රඹුක්කන	0 3 39	
87	දුගල පොදු කුඹුණේ කුඹුණ .. කමන	එම ..	0 0 7	
88	— .. අඹිපාර	එම ..	0 0 3	
එකතුව				1 0 9

No. Q. 4368/LRO/APL 950.

1950 වෛ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 වැනි වගන්තිය යටතේ වූ ප්‍රකාශයයි

මීට යාකොට ඇති උප ලේඛනයේ විස්තර කර තිබෙන ඉඩම්, 1942 වෛ අංක 61 දරණ ඉඩම් නිදහස් කිරීමේ ආඥාපනතේ කටයුතු සඳහා ලබාගත යුතුයයි ඉඩම් කොමසාරිස්තුමා විසින් නිශ්චය කර තිබෙන බැවින් (ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 62 වැනි වගන්තියෙන් සංශෝධනය වූ ඉඩම් නිදහස්කිරීමේ ආඥාපනතේ 3 (5) වැනි වගන්තිය යටතේ කියවා තෝරාගෙන යුතු වූ) 1950 වෛ අංක 9 දරණ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 5 (1) යටතේ එකී ඉඩම් පොදු කටයුත්තක් වශයෙන් ඇලකොන කටයුත්තක් සඳහා අවශ්‍යව තිබෙන බවත්, එකී ආඥාපනත යටතේ අත්පත් කරගනු ලබන බවත්, ඉඩම් හා ඉඩම් සංවිධිත පිළිබඳ ඇමතිවරයා වූ ප්‍ර. වි. බණ්ඩාර මුලන්කුලමේ නමැති මම මෙයින් ප්‍රකාශ කරමි.

වම් 1952 වෛ අගෝස්තු මස 7 වැනි දින කොළඹදීය.

පී. බී. මුලන්කුලමේ, ඉඩම් හා ඉඩම් සංවිධිත පිළිබඳ ඇමතිතුමා.

උපලේඛනය

නො. අංක 1 මහනුවර නගර	විස්තරය	ආර්ථික මිණිපාය	ප්‍රමාණය, අ. රූ. ප.
1	මහනුවර නගර .. පොල් ඉඩම .. ජී. ජී. ඇස්. අඹිපුරුර "මහනුවර" බහලේ පාර, කොල්ලුපිටිය..	මුල පලෑණේ නොමිමරය A 3,182. ගම—දුගොන්න	1 1 28

No. L.D. 4639.

1950 වෛ අංක 9 දරණ ආණ්ඩුවට ඉඩම් ගැනීමේ ආඥාපනතේ 7 වැනි වගන්තිය යටතේ දැන්වීමයි

මහනුවර දිගුකොළඹ ආණ්ඩුවේ උප ඒජන්ත තැන්පත් එඩ්වඩ් එලිස් ග්‍රෙගරි මහ මම, 1950 අංක 9 දරණ ඉඩම් ආණ්ඩුවට ගැනීමේ පනතේ 7 වැනි වගන්තිය යටතේ පහත සඳහන් කරුණු ගැන මෙයින් කල් දෙමි:—

- (1) මෙහි පහත සඳහන් උප ලේඛනයේ විස්තර කර තිබෙන ඉඩම් ඉහත කී පනත යටතේ, 1942 අංක 61 දරණ ඉඩම් නිදහස් කිරීමේ ආඥාපනතේ අවශ්‍යතාවන් සඳහා ආණ්ඩුවට ගැනීමට අදහස් කරනු ලැබේ.
- (2) එසේ ගැනීමට අදහස් කරන ඉඩම් වේනුවෙන් වන් දි ලබාගැනීම සඳහා මා වෙත අයිතිවාසිකම් ඉදිරිපත් කළ යුතුය.
- (3) එසේ ගත් උප ලේඛන ඉඩම් ගැන අයිතිවාසිකම් ඇති සෑම කෙනෙක්ම—
  - (අ) වම් 1952 වෛ අගෝස්තු මස 28 වැනි දින සවස 2.30 ට මහනුවර කවිච්චියට පැමිණ මා ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටිය යුතුයි. නැතහොත් ලියවිල්ලකින් බලය දෙන ලද කමන්ගේ ඒජන්ත කෙනෙක් එසේ මා ඉදිරියට එම සුභුදු;
  - (ආ) තවද එසේ පෙනී සිටින තැනැත්තා මෙයින් මම් 1952 වෛ අගෝස්තු මස 21 වැනි දින හෝ ඊට පුර්ව හෝ ඉඩම් පිළිබඳ කමන්ගේ අයිතිවාසිකම් වල ස්වභාවය, වන් දි ඉල්ලා සිටීම පිළිබඳ විස්තර, ඉල්ලන වන් දියේ ප්‍රමාණය සහ එම ප්‍රමාණය ගණන් බැලූ පිළිවෙලෙහි විස්තර යන මේවා මා වෙත ලියවිල්ලකින් දැනුම් දී සිටිය යුතුයි.

වම් 1952 වෛ අගෝස්තු මස 20 වැනි දින මහනුවර කවිච්චියේදීය.

ජී. ජී. ග්‍රෙගරි, ආණ්ඩුවේ උප ඒජන්තයා.

උපලේඛනය

නො. අංක 1 මහනුවර නගර	විස්තරය	ආර්ථික මිණිපාය	ප්‍රමාණය, අ. රූ. ප.	
1	වැලිලියද්ද නැතහොත් වැලිලියද්ද, කොළඹ මහනුවර පාරේ වර්පණම් නො. 364 දරණ ස්ථානයෙන් කොටසක්	කුඹුර .. කවුගන්නාමේ නම්මන්නාගොඩ පදිංචි ඇමි. සුභුරුණේකර නොනාමකන්මයා	0 0 26.27	
2	එම ..	එම ..	0 3 9.80	
3	වැලිලියද්ද නැතහොත් වැලිලියද්ද, කොළඹ මහනුවර පාරේ වර්පණම් නො. 363 සහ 365 දරණ ස්ථානවලින් කොටසක්	මුඹුබිම ..	0 0 1.11	
එකතුව				0 3 37.18

1950 අංක 9 දරණ ආණ්ඩුවට ඉඩම් ගැනීමේ පනතේ 7 වෙනි වගන්තිය යටතේ දැන්වීමයි

උතුරු පළාතේ ආණ්ඩුමේ ඒජන්තා නැත්පත් පිළිප ජේම්ස් හබ්සන් වන මම, 1950 අංක 9 දරණ ඉඩම් ආණ්ඩුවට ගැනීමේ පනතේ 7 වෙනි වගන්තිය යටතේ පහත සඳහන් කරුණු ගැන මෙයින් කල්දෙමි:—

- (1) මෙහි සඳහන් උපලේඛනයේ විස්තර කර තිබෙන ඉඩම් ඉහත සඳහන් පනත යටතේ, 1942 අංක 61 දරණ ඉඩම් නිදහස් කිරීමේ ආඥාපනතේ අවශ්‍යතාවන් සඳහා ආණ්ඩුවට ගැනීමට අදහස් කරනු ලැබේ.
- (2) එසේ ගැනීමට අදහස් කරන ඉඩම් වෙනුවෙන් වන්දි ලබාගැනීම සඳහා මා වෙත අයිතිවාසිකම් ඉදිරිපත් කළ යුතුය.
- (3) එසේ ගත්ව යන ඉඩම් ගැන අයිතිවාසිකම් ඇති සෑම කෙනෙක්ම—
  - (අ) වම් 1952 ක්වු නොමැතිවර් මස 3 වෙනි දින ප්‍රථමය 10ට යාපනේ කවිච්චියට පැමිණ මා ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටිය යුතුය. නැතහොත් ලියවිල්ලකින් බලය දෙනලද තමන්ගේ ඒජන්තා කෙනෙක් එසේ මා ඉදිරියට එවිය යුතුයි;
  - (ආ) කවද එසේ පෙනී සිටින නැතැත්තා විසින් වම් 1952 ක්වු ඔක්තෝබර් මස 26 වෙනි දින හෝ ඊට ප්‍රථම හෝ ඉඩම් පිලිබද තමාගේ අයිතිවාසිකම්වල ස්වභාවය, වන්දි ඉල්ලා සිටීම පිලිබද විස්තර, ඉල්ලන වන්දියේ ප්‍රමාණය සහ එහි ප්‍රමාණය ගණන් බැලූ පිලිවෙලෙහි විස්තර යන මේවා මා වෙත ලියවිල්ලකින් දැනුම්දී සිටිය යුතුයි.

වම් 1952 සැප්තැම්බර් මස 16 වෙනි දින  
යාපනය කවිච්චියේදීය.

පී. ජේ. හබ්සන්,  
උතුරු පළාතේ ආණ්ඩුමේ ඒජන්තාතුමා.

උපලේඛනය

නො. ඉඩමේ නම	විස්තර	අයිතිකම්කරුන්ගේ නම	ප්‍රමාණය, අ. රූ. ප.
1 සිල්ලන්	අඹගස් 3 ක්ද, මුරුගාගස් 6 ක්ද, මහන්ගස් 1 ක්ද, අවුරුදු 20 ක් පමණ වූ මාරගසක් ඇති වත්ත	සින්තපොර්ට්ස් කන්දන්, කඩවුචන්, කෙල්ලිපලෙයි, තැගෙනහිර කෙල්ලිපලෙයි	0 0 39
2 කාලිගරාන්සීමා	බදුමෙන් නැනු ලීදක් සහිත අවුරුදු 20-50 වත් අතර වූ පොල්වත්ත සහ වත්ත	(1) සින්තපොර්ට්ස් කන්දන් සහ (2) හාය්ට් මාතික්කම් කඩවුචන් කෙල්ලිපලෙයි, තැගෙනහිර කෙල්ලිපලෙයි	1 0 32
			එකතුව .. 1 1 31

වම් 1950 ක්වු අගෝස්තු මස 11 වෙනි දින දරණ ලංකා ආණ්ඩුමේ ගැටුම් පනතේ ඉඩම් ලබාගැනීමේ ආඥාපනතේ 6 වෙනි වගන්තිය යටතේ මේ ඉඩම් සෙබ්කම් පලකරනලද දැන්වීම අවලංගු බව මෙයින් දන්වමි.

නො. L. D. 3353/J/LLD/2335/LRO/APL/4629.

1950 අංක 9 දරණ ආණ්ඩුවට ඉඩම් ගැනීමේ ආඥාපනතේ 7 වෙනි වගන්තිය යටතේ දැනුම්දීමයි

මධ්‍යම පළාතේ දිසාපති නැත්පත් කාගරාන් රජදුරෙයි වන මම, 1950 අංක 9 දරණ ඉඩම් ආණ්ඩුවට ගැනීමේ පනතේ 7 වෙනි වගන්තිය යටතේ පහත සඳහන් කරුණු ගැන මෙයින් කල්දෙමි:—

- (1) මෙහි සඳහන් උපලේඛනයේ විස්තර කර තිබෙන ඉඩම් ඉහත සඳහන් පනත යටතේ, 1942 අංක 61 දරණ ඉඩම් නිදහස් කිරීමේ ආඥාපනතේ අවශ්‍යතාවන් සඳහා ආණ්ඩුවට ගැනීමට අදහස් කරනු ලැබේ.
- (2) එසේ ගැනීමට අදහස් කරන ඉඩම් වෙනුවෙන් වන්දි ලබාගැනීම සඳහා මා වෙත අයිතිවාසිකම් ඉදිරිපත් කළ යුතුය.
- (3) එසේ ගත්ව යන ඉඩම් ගැන අයිතිවාසිකම් ඇති සෑම කෙනෙක්ම—
  - (අ) වම් 1952 ක්වු දෙසැම්බර් මස 8 වෙනි දින පෙරවරු 10ට සම්මාන්තුරේ අදායම් පාලක නිලධාරීතුමාගේ කාර්යාලයේදී මා ඉදිරියේ පුද්ගලිකව පෙනී සිටිය යුතුයි. නැතහොත් ලියවිල්ලකින් බලය දෙනලද තමන්ගේ ඒජන්තා කෙනෙක් එතෙ මා ඉදිරියට එවිය යුතුයි;
  - (ආ) කවද එසේ පෙනී සිටින නැතැත්තා විසින් වම් 1952 ක්වු නොමැතිවර් මස 30 වෙනි දින හෝ ඊට ප්‍රථම හෝ ඉඩම් පිලිබද තමාගේ අයිතිවාසිකම්වල ස්වභාවය, වන්දි ඉල්ලා සිටීම පිලිබද විස්තර, ඉල්ලන වන්දියේ ප්‍රමාණය සහ එම ප්‍රමාණය ගණන් බැලූ පිලිවෙලෙහි විස්තර යන මේවා මා වෙත පිටපත් දෙකකින් යුත් ලියවිල්ලකින් දැනුම්දී සිටිය යුතුයි.

වම් 1952 ක්වු සැප්තැම්බර් මස 17 වෙනි දින  
මධ්‍යම පළාතේ කවිච්චියේදීය.

ඊ. රජදුරෙයි,  
මධ්‍යම පළාතේ දිසාපතිතුමා.

උපලේඛනය

නො. ඉඩමේ නම	විස්තර	අයිතිකම්කරුන්ගේ නම	ප්‍රමාණය, අ. රූ. ප.
1 හෙයින්දුලාමිවු ඉලිප්පිමි	කුඹුර	සම්මාන්තුරේ 4 වෙනි කොට්ඨාශයේ පදිංචි ජී. ඩී. ඩී. මොහමඩ් ඉස්මායිල් සහ ඇම්. අයි. ඉස්මාලෙයිඩ්	0 3 24
2 එම	එම	..	0 1 35
3 එම	එම	..	3 0 21
4 එම	එම	..	0 0 8
			එකතුව .. 4 2 8

## அரசாட்சியாரின் தேர்வைக்காகிய காணி விளம்பரங்கள்

L. D. 4301/J/HLG/977.

1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்தற்கொள்ளப்படுமென்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின் (1) ம் உட்பிரிவின் பிரகாரம் காணி, விவசாய மந்திரி, ட்டலி புலங்குலம் ஆகிய நான இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,  
1951 ம் ஆண்டு (ஜூலை) ஆடிமீ 4 ந் உ.

ட்டலி சேனாநாயக்க,  
காணி, விவசாய மந்திரி.

மாகாண அலலது ட்டலிதிரிக் ஏசனடுவின் இலக்கம் : LD 4301.  
காணி, விவசாய மந்திரி காரியாலையத்தின் இலக்கம் : J/HLG/977.

காணியின் விபரம்.

மத்திய மாகாணம், கண்டி ட்டலிதிரிக், உடுநுவரப்பகுதியில், எலட்டெட கிராமத்திலுள்ள உட்கெதறவத்த அலலது விவனலாகெவத்த எப்பபடும ஏற்கருறைய 36 1/29 பாச்சல விசாலமுள்ள நிலப்பகுதி. எல்லைகள் பின்வருவன :—

வடக்கு : பீ. டபிளயு. டி. ரேட்டும் காணும்,  
கிழக்கு : பீ. டபிளயு டி. ரேட்டும்,  
தெற்கு : பலகெதறவும் உடறமபிவத்த வேலியும்,  
மேற்கு : வயலின் வரம்பும்.

1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்தற்கொள்ளப்படுமென்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின் (1) ம் உட்பிரிவின் பிரகாரம் காணி, காணி அபிவிருத்தி மந்திரி பீ. பி. புலங்குலம் ஆகிய நான இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,  
1952 ம் ஆண்டு (ஓகஸ்ட்) ஆகஸ்ட் 27 ந் உ.

பீ. பி. புலங்குலம்,  
காணி, காணி அபிவிருத்தி மந்திரி.

மாகாண அலலது ட்டலிதிரிக் ஏசனடுவின் இலக்கம் :  
காணி, காணி அபிவிருத்தி மந்திரி காரியாலையத்தின் இலக்கம் : } Q 3945/J/DEA/1721

காணியின் விபரம்

1. கொழும்பு ட்டலிதிரிக் ஹேவாகம் கோறனை ஜலற்ற எனனும் கிராமத்திலிருக்கும் 1 ஏ. 2 ரூ. 0 போச்சல விசாலமுள்ள கொங்கவத்த என்னும் காணியிலிருந்து ஒரு பகுதி. எல்லைகள் பின்வருமாறு :—

வடக்கு : அதே காணியின் மிகுதி பகுதி,  
கிழக்கு : வெறப்பகேவத்த,  
தெற்கு : பன்னகொல,  
மேற்கு : தொம்பகஹவத்த.

2. கொழும்பு ட்டலிதிரிக் ஹேவாகம் கோறனை ஜலற்ற எனனும் கிராமத்திலிருக்கும் சுமார் 1 ரூட் விசாலமுள்ள ஹெற்றியாவத்த அலலது மறக்கஹாவத்த எனனும் காணியிலிருந்து ஒரு பகுதி. எல்லைகள் பின்வருமாறு :—

வடக்கு : அதே காணியின் பகுதி,  
தெற்கு : அதே காணியின் பகுதி,  
கிழக்கு : கொழும்பு-அவிசாவெல்ல லோ-லெவல் ரேட்டும்,  
மேற்கு : களனி கஹகை.

1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்தற்கொள்ளப்படுமென்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின் (1) ம் உட்பிரிவின் பிரகாரம் காணி, காணி அபிவிருத்தி மந்திரி பீ. பி. புலங்குலம் ஆகிய நான இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,  
1952 ம் ஆண்டு (ஓகஸ்ட்) ஆகஸ்ட் 14 ந் உ.

பீ. பி. புலங்குலம்,  
காணி, காணி அபிவிருத்தி மந்திரி.

மாகாண அலலது ட்டலிதிரிக் ஏசனடுவின் இலக்கம் :  
காணி, காணி அபிவிருத்தி மந்திரி காரியாலையத்தின் இலக்கம் : } 4195/J/HLG/1982

காணியின் விபரம்

கொழும்பு ட்டலிதிரிக் அலலதுதரு கோறனை வடக்கு (A) கொச்சிக்கடை நகர சபை எல்லைகளுள்ளிருக்கும் சுமார் 4 ஏக்கர் 32 போச்சல விசாலமுள்ள ட்டகரா உ. ஜே ரீ. வியனகேக்கு சொந்தமான முகாந்திரம் பிறறனி எனனும் பெயருடைய காணியின் பகுதிகள். எல்லைகள் பின்வருமாறு :—

வடக்கு : ஸ்ரீமதி. கே. மாக்கரெட் சில்வாவுக்குரிய காணி,  
கிழக்கு : அரசாங்க ரெயிலவேக்குரிய காணியும் உ. பயல பெரோரவுக்குரிய கொச்சிக்கடையிலிருக்கும் 215 ம் இலக்கக்கொண்ட வளவும்.  
தெற்கு : ஸ்ரீமதி. பி. மனியா சில்வாவுக்குரிய கொச்சிக்கடையிலிருக்கும் இல. 218 கொண்ட வளவும், ஆத்தா ட்டசானாயக்காவுக்குரிய வளவும்,  
மேற்கு : நகரசபை எல்லை ரேட்டும்.

L. D. 4593/J/HLG/2212.

1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்தற்கொள்ளப்படுமென்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின் (1) ம் உட்பிரிவின் பிரகாரம் நில, நில அபிவிருத்தி மந்திரி, புக்குப்பண்டா புலங்குலம் ஆகிய நான இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,  
1952 ம் ஆண்டு (ஓகஸ்ட்) ஆகஸ்ட் 22 ந் உ.

பீ. பி. புலங்குலம்,  
நில, நில அபிவிருத்தி மந்திரி.

மத்திய மாகாண ஏசனடுவின் இலக்கம் : LD 4593.  
நில, நில அபிவிருத்தி மந்திரி காரியாலையத்தின் இலக்கம் : J/HLG/2212.

காணியின் விபரம்.

கண்டி ட்டலிதிரிக், உட்புலத்தகம், அக்கிறவத்தக கிராமம், நோட்டன் பிறிட்டுல இருக்கும் ஹாட்டென்குமிஷ் தோட்டத்திலுள்ள 1/8 ஏக்கர் விசாலமுள்ள நிலப்பகுதியின் எல்லைகள் பின்வருமாறு :—

வடக்கு : அந்தத் தோட்டத்தின் மிகுதிப்பகுதி,  
கிழக்கு : தோட்டத்தின் ரேட்டும்,  
மேற்கு : அருவி.

## 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளப்படும் என்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நில, நில அபிவிருத்தி மந்திரி புஞ்சி பண்டா புலங்குலம் ஆகிய நான இத்தால பிரகடனம் செய்கின்றேன்.

இலக்கம் J/ஈ/2028/LM 5443.

கொழும்பு,

1952 ம் ௨௭ (செப்டம்பர்) புரட்டாதிழி 9 ந் உ.

காணியின் விபரம்

1. கோழை டிலத்திற்க்கில், பெலிகல் கோற்றையில் தெடிக்கம் கிராமத் தலைவரின் பிரிவில், தெடிக்கம் கிராமத்தில் அமைந்துள்ளதும், பின்வரும் எல்லைகளுக்களப்படும், பிரதமப் படம் இலக்கம் A 119 ல் துண்டு 3 என அளக்கப்பட்டதும், விபரிக்கப்பட்டதும் 0 ஏ. 1 றா. 0.1 போச்சல் விசாலமுடையதும் கஹறகஹுவத்த எனப்படுவதுமான காணி :—

வடக்கு : பேற்காறயேவத்த,

கிழக்கு : நெலுந்தெனியாவிலிருந்து போகும் சிறு ரோடே.

தெற்கும்-மேற்கும் : புதைபொருள் ஆராதசி இலாகாவின் கம்பிவேலி.

2. கோழை டிலத்திற்க்கில், பெலிகல் கோற்றையில், தெடிக்கம் கிராமத்தில் அமைந்துள்ளதும், தெடிக்கம் கிராமத் தலைவரின் பிரிவினுள்ளதும், பின்வரும் எல்லைகளுக்களப்படும், பிரதமப்பட இலக்கம் A. 119 ல் துண்டு 5 என அளக்கப்பட்டதும், விபரிக்கப்பட்டதும் 1 ஏ. 1 றா. 23.2 போச்சல் விசாலமுடையதும், மினிஹேனேவத்த எனப்படுவதுமான காணி.

வடக்கு : புதைபொருள் ஆராதசி இலாகா, வினகம்பிவேலி,

கிழக்கு : நெலுந்தெனியாவிலிருந்து போகும் சிறு ரோடே,

தெற்கு : பேற்காறயேவத்த,

மேற்கு : கிராமச் சங்க ரோடே.

இலக்கம் LA 7551/J/AL/2026 (VE).

## 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளப்படும் என்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் காணி, காணி அபிவிருத்தி, மந்திரி புஞ்சிபண்டா புலங்குலம் ஆகிய நான இத்தால பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,

1952 ம் ௨௭ (செப்டம்பர்) புரட்டாதிழி 12 ந் உ.

மாகாண அல்லது டிலத்திற்க்கில் ஏசுண்டுவின் இலக்கம் : LA/7551.

காணி, காணி அபிவிருத்தி மந்திரி காரியாலயத்தின் இலக்கம் : J/AL/2026 (VE)

காணியின் விபரம்.

குருணை டிலத்திற்க்கில், தெவமெதி அட்படே, வதுகான பகுதி, பஹல கொளமுனனே எனனும் கிராமத்தில் ஏறக்குறைய 68 ஏக்கர் விசாலமுள்ள கோல்கொல்லவத்த அல்லது கொலமுனனே எல்லேடே எனனும் காணிக்கு எல்லைகள் :—

வடக்கால் : பஹல கொலமுனனேயிலுள்ள விசால நெல்லயல்கள்,

கிழக்கால் : பஹல கொலமுனனேயிலிருந்து கொலமுனனே ஓயாவுக்குப் போகும் கிராமச்சங்க ரோடே, மஹல கொலமுனனே குளத்தின் நீர்

ஓடையும்,

தெற்கால் : கொலமுனனே ஓயா,

மேற்கால் : புனசிரூலயினுடைய காணியின் வேலி.

## 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளப்படும் என்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் காணி, காணி அபிவிருத்தி மந்திரி, புஞ்சிபண்டா புலங்குலம் ஆகிய நான இத்தால பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,

1952 ம் ௨௭ (செப்டம்பர்) ஆவணிழி 29 ந் உ.

மாகாண அல்லது டிலத்திற்க்கில் ஏசுண்டுவின் இலக்கம் : L. P. 6346

காணி, காணி அபிவிருத்தி மந்திரி காரியாலயத்தின் இலக்கம் : J/HLG/449.

காணியின் விபரம்.

காலி டிலத்திற்க்கில், கங்கபொட பத்துவில், பத்தேகம் எனனும் இடத்தில் 1 ஏ. 0 றா. 21.08 ப. விசாலமுள்ள மீகஹலியட அல்லது பொலவத்த எனனும் ஒரு துண்டு, இதில் 9 பாச்சல் கொண்ட ரூபக்க குறிப்பு, இரண்டு கட்டுமாணங்கையும் தவிர, எல்லைகள் :—

வடக்கு : இஹல பொலவத்த எனனும் காணி,

கிழக்கு : இஹல பொலவத்தாலும் டொடன்கொட ஓலிடாவும்,

தெற்கு : காலி-பத்தேகம் டீ. டபிளியு. டி. பாதையும், ரூபக்ககுறிப்பு, இரண்டு கட்டுமாணமும் அடங்கிய அதே காலியில் கொஞ்சம்

மேற்கு : கிங்கங்கை

## 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம் ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளப்படும் என்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நில, நில அபிவிருத்தி மந்திரி, புஞ்சிபண்டா புலங்குலம் ஆகிய நான இத்தால பிரகடனம் செய்கின்றேன்.

இலக்கம் J/ஈ/2027/LM/5461,

கொழும்பு,

1952 ம் ௨௭ (செப்டம்பர்) புரட்டாதிழி 9 ந் உ.

காணியின் விபரம்

கோழை டிலத்திற்க்கில், பெலிகல் கோற்றையில், தெடிக்கம் கிராமத் தலைவரின் பிரிவில், தெடிக்கம் கிராமத்தில் அமைந்துள்ளதும், பிரதமப்பட இலக்கம் A 119 ல் துண்டு 2 என அளக்கப்பட்டதும் 0 ஏ. 3 றா. 36 2 ப. விசாலமுள்ளதும், பின்வரும் எல்லைகளுக்களப்படும் மீகஹமுலவத்த அல்லது பேற்காறயேவத்த எனப்படும் எல்லாக் காணித்துண்டுமே :—

வடக்கு : வீஹேறகாவத்தே கமத்தயும், கெதற்காவரும்புறவும்,

கிழக்கு : புதை பொருள் ஆராதசி இலாகாவின் கம்பிவேலி,

தெற்கு : மினிஹேனேவத்த,

மேற்கு : மீகஹமுலவத்த.

டீ. பி. புளங்குலம்,

நில, நில அபிவிருத்தி மந்திரி.



1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளப்படும் என்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் காணி, காணி அபிவிருத்தி மந்திரி புகுசிபண்டா புலங்குலம் ஆகிய நான இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,  
1952 ம் ஆண்டு (செப்டெம்பர்) புரட்டாதிமீ 5 ந வ.  
டிஸ்திரிக் ஏசனடுவின் இலக்கம் : LB 2123.  
காணி, காணி அபிவிருத்தி மந்திரி காரியாலையத்தின் இலக்கம் J/LG/2415.

பீ. பி. புலங்குலம்,  
காணி, காணி அபிவிருத்தி மந்திரியின் கட்டளைப்படி,  
எஸ். எவ. அமரசிங்கம்,  
நிரந்தரக் காரியத்தரிசி.

காணியின் விபரம்

மாததறை-மொறவாக கோறனை-தெனியாய, மத்துபோப்பே என்ற கிராமத்தில் பொலஹூனுமுலல் என்ற காணி 3 (முன்று) ஏக்கர் விசாலமானது. பின்வரும் எல்லைக்குட்பட்டது :—

வடக்கு : நலநறங்கம் குமபுற, கொடறவியட்ட குமபுற,  
கிழக்கு : தெனியாய-விஹாரஹேன, பீ. டபிளபு. டி தெரு,  
தெற்கு : மஹாநெனியாய-தெனியாய, விஹாரஹேன, பீ. டபிளபு. டி தெரு,  
மேற்கு : வகமுலல் குமபுற

1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளப்படும் என்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் காணி, காணி அபிவிருத்தி மந்திரி புகுசி பண்டா புலங்குலம் ஆகிய நான இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,  
1952 ம் ஆண்டு (செப்டெம்பர்) புரட்டாதிமீ 5 ந வ.  
டிஸ்திரிக் ஏசனடுவின் இலக்கம் : LB 2124  
காணி, காணி அபிவிருத்தி மந்திரி காரியாலையத்தின் இலக்கம் J/LG/2390.

பீ. பி. புலங்குலம்,  
காணி, காணி அபிவிருத்தி மந்திரியின் கட்டளைப்படி,  
எஸ். எவ. அமரசிங்கம்,  
நிரந்தரக் காரியத்தரிசி

காணியின் விபரம்

மாததறை-வெள்ளப்பொட்பத்து, நாலு கிறவெட்டில் நாவின்னன் தெற்கில், “கங்கொட-ஆறம்ப” என்ற காணியில் 20 அடி × 20 அடி நிலம், பின்வரும் எல்லைக்குட்பட்டது :—

வடக்கு : கிராமச் சங்கப் பாதை,  
கிழக்கு : அதே காணி,  
தெற்கு : பெரிய தெரு,  
மேற்கு : பாலுகங்கொட, ஆறம்ப.

1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளப்படும் என்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் காணி, காணி அபிவிருத்தி மந்திரி புகுசி பண்டா புலங்குலம் ஆகிய நான இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,  
1952 ம் ஆண்டு (செப்டெம்பர்) புரட்டாதிமீ 5 ந வ.  
டிஸ்திரிக் ஏசனடுவின் இலக்கம் : LB 2126.  
காணி, காணி அபிவிருத்தி மந்திரி காரியாலையத்தின் இலக்கம் : J/LG/2424.

பீ. பி. புலங்குலம்,  
காணி, காணி அபிவிருத்தி மந்திரியின் கட்டளைப்படி,  
எஸ். எவ. அமரசிங்கம்,  
நிரந்தரக் காரியத்தரிசி.

காணியின் விபரம்

மாததறை டிஸ்திரிக் வெலிகம் கோறனை-வெலிகம் கிராமத்தில் சந்தமமாவத்த என்ற காணி. ஒரு ஏக்கர் விசாலமானது. பின்வரும் எல்லைக்குட்பட்டது :—

வடக்கு : புகைரத்த பாதை,  
கிழக்கு : துடெல்லவத்த-திருவெலேகோவில்,  
தெற்கு : ஹெட்டிலீதிய தெரு,  
மேற்கு : டி. எச். சகததாசவின காணி, வரிமான இலக்கம் 1775.

1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டம் 5 ம் பிரிவின்படியான பிரகடனம்

கீழ்க்காணும் காணி ஒரு பகிரங்க தேவைக்கு வேண்டியதாயிருக்கின்றதென்றும் 1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணி எடுத்தற் சட்டத்தின் ஏற்பாடுகளின் பிரகாரம் அது எடுத்துக்கொள்ளப்படும் என்றும் அச்சட்டத்தின் 5 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் காணி, காணி அபிவிருத்தி மந்திரி புகுசி-பண்டா புலங்குலம் ஆகிய நான இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு,  
1952 ம் ஆண்டு (செப்டெம்பர்) புரட்டாதிமீ 11 ந வ.  
டிஸ்திரிக் ஏசனடுவின் இலக்கம் : L. B. 2089.  
காணி, காணி அபிவிருத்தி மந்திரி காரியாலையத்தின் இலக்கம் : J/HLG/2020.

பீ. பி. புலங்குலம்,  
காணி, காணி அபிவிருத்தி மந்திரி.

காணியின் விபரம்

மாததறை-வெள்ளப்பொட்பத்து நாலு கிறவெட்டில் மெதவத்த கிழக்கில் உள்ள “அறலியவத்த” என்ற காணியில் இருந்து 150 × 3 சதுர அடி நிலம் பின்வரும் எல்லைக்குட்பட்டது :—

வடக்கு : வலஜம்புகஹா கொறட்டுவ,  
கிழக்கும்-மேற்கும் : அதே காணி,  
தெற்கு : கடல்.

சனாததுறைப் பகுதியிலுள்ள அனுத்தகமவில் ஒரு கிராம ஆஸ்பத்திரி கட்டுவதற்கு என்னும் பரிசீலனை தேவைக்கு வேண்டியதான பின்னாச சொல்லப் படும் காணிகளை, அ. ச. தாவது:—

துணை	காணியின் பெயர்	பிரதமப்படத்து இல. A 1834. குறிச்சி—அனுத்தகம் தெற்கு நகர சபைக்குட்பட்டது	விபரம்	விசாலம்
1	விஜேரதன முதலியாரகேகெதரவத்தை, வரி இல. 31/2 ல ஓர் பகுதி, லெண்டா தெரு, வாட்ட இல. 1	தோட்டம், 61 தென்னமரம் 40 வயது, 1 பிலாமரம் 25 வயது, ஓர் கல்லால் கட்டப்பட்ட தண்ணீர் கிணற்றின் பகுதி, அனுத்தகமவில் வசிக்ரம் டபிளயு. பஸ்டியன் சிலவர் என்பவருக்கு சொந்தம் என்று சொல்லப்படுகிறது	0 3 3.5	0 3 3.5
2	விஜேரதன முதலியாரகேகெதரவத்தை, வரி இல. 35/4 ல ஓர் பகுதி, லெண்டா தெரு, வாட்ட இல. 1	தோட்டம், 9 தென்னமரம் 40 வயது, அனுத்தகமவில் வசிக்ரம் டபிளயு. பிரன்சில் சிலவர் வம் ஜூலியட் பொனாந்து என்பவருக்கு சொந்தம் என்று சொல்லப்படுகிறது	0 0 20.5	0 0 20.5
4	விஜேரதன முதலியாரகேகெதரவத்தை, வரி இல. 41 ல ஓர் பகுதி, லெண்டா தெரு, வாட்ட இல. 1	தோட்டம், 4 தென்னமரம் 40 வயது, 1 ராப்பிலாமரம் 20 வயது, அனுத்தகமவில் வசிக்ரம் டபிளயு. அல்பிரெட் சிலவர், டபிளயு. நெனாறி சிலவாரும் டா. மோர் தோட்டம், மலகெலிய என்பவருக்கு சொந்தமென்று சொல்லப்படுகிறது	0 0 6.1	0 0 6.1
5	விஜேரதன முதலியாரகேகெதரவத்தை, வரி இல. 31/1 ல லெண்டா தெரு, வாட்ட இல. 1	தோட்டம், 9 தென்னமரம் 40 வயது; 1 பிலினமரம் 15 வயது, 12 தென்னமரம் 5 வயது, 1 ராப்பிலாமரம் 3 வயது, 1 கல்லால் கட்டப்பட்ட ஓரோயோட்ட கட்டுமானம், 1 கறசெக்கும் கல்லால் கட்டப்பட்ட தண்ணீர் கிணற்றின் ஓர் பகுதி, அனுத்தகமவில் வசிக்ரம் டபிளயு தீரோனாமி சிலவாரும் கே டீட்டா சிலவர் என்பவருக்கு சொந்தமென்று சொல்லப்படுகிறது	0 0 33.3	0 0 33.3
6	விஜேரதன முதலியாரகேகெதரவத்தை, வரி இல. 31/1A, லெண்டர் தெரு, வாட்ட இல. 1	தோட்டம், 22 தென்னமரம் 40 வயது, 1 கல்லால் கட்டப்பட்ட தண்ணீர் கிணற்றின் ஓர் பகுதி	0 0 30.7	0 0 30.7
7	விஜேரதன முதலியாரகேகெதரவத்தை, வரி இல. 31/1 B, லெண்டா தெரு, வாட்ட இல. 1	தோட்டம், 12 தென்னமரம் 40 வயது, 7 தென்னமரத்தையுடைய அடி (ஸ்டம்பல்) 40 வயது, அனுத்தகமவில் வசிக்ரம் டபிளயு. டா. மோர் தோட்டத்தில் மலகெலியவில் வசிக்ரம் டபிளயு என்பவருக்கு சொந்தமென்று சொல்லப்படுகிறது	0 0 29.1	0 0 29.1
8	விஜேரதன முதலியாரகேகெதரவத்தை, வரி இல. 23, லெண்டா தெரு, வாட்ட இல. 1	தோட்டம், 35 தென்னமரம்மும் 1 ராப்பிலாமரம் 40 வயது, 23 தென்னமரம் 15 வயது, 33 தென்னமரமுடைய அடி (ஸ்டம்பல்) 40 வயதும் 1 தொம்பரம்முடைய அடி (ஸ்டம்பல்) 10 தென்னமரம் முடைய அடி (ஸ்டம்பல்) 15 வயது, அனுத்தகமவில் வசிக்ரம் டபிளயு டி. டி. டயல் என்பவருக்கு சொந்தமென்று சொல்லப்படுகிறது	0 2 31.7	0 2 31.7
9*	முதியானசேகேவத்தை வரி இல. 37, 39 ம 35/1 லெண்டா தெரு, வாட்ட இல. 1	தோட்டம் 11 தென்னமரம், 1 ராப்பிலாமரம் 15-50 வயது. 2 கட்டிடம், அனுத்தகமவில் வசிக்ரம் டபிளயு. வீரசூரிய ஜயவாத்தன் லெம்புட்டி. பெட்டப்பென்திகே நியுடோரின் சிலவர் என்பவருக்கு சொந்தமென்று சொல்லப்படுகிறது	0 0 21.4	0 0 21.4
10*	முதியானசேகேவத்தை (வரி இல. இலவே) வாட்ட இல. 1	தோட்டம், 13 தென்னமரம் 15-50 வயது, அனுத்தகமவில் வசிக்ரம் டபிளயு. வீரசூரிய ஜயவாத்தன் செம்புட்டி. பெட்டப்பென்திகே சார்லிஸ் சிலவர், என்பவருக்கு சொந்தமென்று சொல்லப்படுகிறது	0 0 13.9	0 0 13.9
11*	முதியானசேகேவத்தை (வரி இல. 35/2 ல ஓர் பகுதி) லெண்டர் தெரு, வாட்ட இல. 1	தோட்டம், 14 தென்னமரம் 1 ராப்பிலா, 1 பிலினமரம் 50 வயது, 1 ஓவிய குச்சிமும் 1 கட்டிடத்தின் அடித்தளமும், அனுத்தகமவில் வசிக்ரம் டபிளயு. வீரசூரிய ஜயவாத்தன் செம்புட்டி. பென்திகே எலாரின் சிலவர் என்பவருக்கு சொந்தம் என்று சொல்லப்படுகிறது	0 0 19.4	0 0 19.4
12*	முதியானசேகேவத்தை (வரி இல. 35) லெண்டா தெரு, வாட்ட இல. 1	தோட்டம், 11 தென்னமரம்மும் 1 ராப்பிலாமரம் 50 வயது, 1 கட்டிடமும் ககசுசும், அனுத்தகமவில் வசிக்ரம் டபிளயு. ஸ்ரீராமபுத்திகே வினாசி பொனாந்து என்பவருக்கு சொந்தமென்று சொல்லப்படுகிறது	0 0 19.7	0 0 19.7
*துணை 3 ன சப டி.வி.என்				0 1 34.4

எடுத்துக்கொள்வதற்கான எத்தனையுமையுமடி காணி எடுத்துக்கொள்வதற்குரிய சட்டத்தின் (203 ம அதிகாரம்) 5 ம பிரிவினா ஏற்பாடுகளின் பிரகாரம் காணி அபிவிருத்தி மந்திரி எலக்ட்ரிக் கம்பனியின் கட்டுமானத்துக்கு அக்காரணிகளை ஆ. சி. ஒட்டிக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் என்பதை 6 ம பிரிவினாடி வேண்டிய பிரகாரம் நான் இத்தனைக்கொண்டு பிரசுரித்தமாய் விளம்பரஞ்செய்தேன்.

மேற்குறித்த காணிகளுக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரியகாராழலமாய் 1952 ம (நூ) (நவம்பர்) கார்த்திகை மாதம் 1 ந தேதியிலன்று காலை 9 30 மணிக்கு அனுத்தகம் அரசினர் பெண பாடசாலையில் எனமுன்பாக வெளிப்படுத்த தத்தமக்கு அக்காரணிகளிலுள்ள உடந்தைகளைத் தன்மையையும் அவவுடந்தைகளுக்காய்த தாம் சாதிக்கும் உரித்துகளைத் தொகையையும் விபரங்கனையும் சொல்லுமபடி இத்தலை அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

கனடதுறை கச்சேரி, 1952 ம (நூ) (செப்டெம்பர்) புரட்டாதிமீ 13 ந உ. எ. பி. எஸ். என புள்ளையகம், உதவி மாகாண அறிவர்.

1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம பிரிவின்படியான அறிவித்தல். L D 4172/J/HLG/16

ஒரு பரிசீலனை தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறாரான என்பதை 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம பிரிவினா (1) ம உட்பிரிவினா பிரகாரம் நான் இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவருக்கும் காணியின் விபரம்:—

மத்திய மாகாணம், கண்டி டிஸ்ட்ரிக்ட், கண்டியும் கெவகேரயும், கங்காவத்த கோறல், கண்டி முனிசிபல் நகரசபையில் தலவத்தேலெல்லாவில் லேடி ஹெலொக டி.ஹெலில் 158 ம நம்பரில் 17-2 பச்சல் விசாலமுள்ள மாலிகாவத்தை எனனும் காணியின் பகுதி, லொட 1 ல P P A 1,756 என விபரிக்கப்பட்டிருக்கிறது

மேற்குறித்த காணிக்ரு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியகாராழலமாக 1952 ம (நூ) (ஒக்டோபர்) ஐப்பசி மாதம் 30 ந தேதி, காலை 11 மணிக்கு கண்டிக் கச்சேரியில் எனமுன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுள்ள உடந்தைகளைத் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ராபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ஈட்டுத் தொகையையும், அததொகை கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம (நூ) (ஒக்டோபர்) ஐப்பசி மாதம் 23 ந தேதிக்கு முன்னர் எழுத்தில் முப்பிரதிகளாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றனா.

கண்டிக் கச்சேரி, 1952 ம (நூ) (செப்டெம்பர்) புரட்டாதிமீ 19 ந உ. ஈ. ஈ. கிறேனியர், டிஸ்ட்ரிக்ட் உதவி அரசாட்சி எசுண்டு

1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம பிரிவின்படியான அறிவித்தல். L D 4418/J/J/1602

ஒரு பரிசீலனை தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறாரான என்பதை 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம பிரிவினா (1) ம உட்பிரிவினா பிரகாரம் நான் இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவருக்கும் காணியின் விபரம்:—

கண்டி டிஸ்ட்ரிக்ட், உட்புலத்தகம், அம்பகமுல கோறல், ஹற்றனிலுள்ள கண்டி-டிக்கோய நகரசபை வட்டாரத்திலுள்ள ஹற்றன தோட்டத்தின் 355 ம, 353 ம உள்ள 34.05 பச்சல் விசாலமுள்ள நிலப்பகுதியை பி. பி. ஏ. 1,854 ல லொடல் 1 ம, 2 ம என விபரிக்கப்பட்டிருக்கிறது.

மேற்குறித்த காணிக்ரு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியகாராழலமாக 1952 ம (நூ) (ஒக்டோபர்) ஐப்பசி மாதம் 30 ந தேதி, மாலை 2 மணிக்கு கண்டிக் கச்சேரியில் எனமுன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுள்ள உடந்தைகளைத் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ராபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ஈட்டுத் தொகையையும், அததொகை கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம (நூ) (ஒக்டோபர்) ஐப்பசி மாதம் 23 ந தேதிக்கு முன்னர் எழுத்தில் முப்பிரதிகளாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றனா

கண்டிக் கச்சேரி, 1952 ம (நூ) (செப்டெம்பர்) புரட்டாதிமீ 19 ந உ. ஈ. ஈ. கிறேனியர், டிஸ்ட்ரிக்ட் உதவி அரசாட்சி எசுண்டு

இல . I. D. 4542

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

ஒரு பசிரங்க தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார்கள எனப்பதை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நான இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

கண்டி டிஸ்திரிக், பாத்தரேவெற்றை, கிபெடாஸ் கிராமங்களும், தெலபிறறியா, கொசினனுவிலிருக்கும் 31 ஏ. 3 லா. 05 ப விசாலமுள்ள கொசினன தோட்டத்திலிருக்கும் நிலப்பகுதியை சராசரி பி பி ஏ 1,860 ல லொடல் 1 துவங்கி 9 என விபரிக்கப்பட்டிருக்கிறது.

மேற்குறித்த காணிக்கு உரித்துப்பேச்சிற்ற சகலரும் தாமமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரர்மூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) ஜூன் 30 ந் தேதி, காலை 3.30 மணிக்கு கண்டிக் கச்சேரியில் எனமுன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்குள்ள உடநடைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்டாடுபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்டாடுத தொகையையும், அத்தொகை கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம் ஆண்டு (செப்டம்பர்) ஜூன் 23 ந் தேதிக்கு முன்னா எழுத்தில் முப்பிரதி களாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன.

கண்டிக் கச்சேரி.

1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீ 23 ந் உ.

ரா. ஈ. கிறெனியா,

டிஸ்திரிக் உதவி அரசாட்சி ஏசனரு.

இல L. D. 4527.

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

ஒரு பசிரங்க தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார்கள எனப்பதை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நான இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

மத்திய மாகாணம், கண்டி டிஸ்திரிக், ஹரிஸபத்த, குணகிலைக் கிராமம் 40 ஏக்கர் விஸ்தீரணமுள்ள மஹாகெஹெலவத்த தோட்டத்தின் நிலம் எல்லைகள் பின்வருவன :—

வடக்கு . எச். டி. பெப்பிடடிபொலலின் நிலம்,

கிழக்கு : குறுயதெனிய எல்,

தெற்கு தும்பறக் கிராமத்தின் எல்லை,

மேற்கு : எச். டி. பெப்பிடடிபொலலின் நிலம், சொல்லப்பட்ட நிலத்திலிருந்து மேற்கிலிருக்கும் 12 லாகா விசாலமுள்ள நெலவயிலைத் தலிதாறு.

மேற்குறித்த காணிக்கு உரித்துப்பேச்சிற்ற சகலரும் தாமமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரர்மூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 11 ந் தேதி, காலை 9 30 மணிக்கு கண்டிக் கச்சேரியில் எனமுன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்குள்ள உடநடைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்டாடுபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்டாடுத தொகையையும், அத்தொகை கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 4 ந் தேதிக்கு முன்னா எழுத்தில் முப்பிரதி களாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன.

கண்டிக் கச்சேரி,

1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீ 23 ந் உ.

ரா. ஈ. கிறெனியா,

டிஸ்திரிக் உதவி அரசாட்சி ஏசனரு.

இல L. D 4054

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

ஒரு பசிரங்க தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார்கள எனப்பதை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நான இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

மத்திய மாகாணம் கண்டி டிஸ்திரிக், உட்பலாத டிவிசன், டோலுவக் கிராமத்திலிருக்கும் குறுக்கெல்லத் தோட்டத்தின் கோடவெலத்தோட்டமும் பொக்குளெஹெலவம் எனப்படும் இரூ நிலப்பகுதிகள், ஏறக்குறைய 140 ஏக்கர் விசாலமுள்ள இப்பகுதிகளின் எல்லைகள் பின்வருவன :—

வடக்கு நிலமலை ஓய,

கிழக்கு குறுக்கெல்லத் தோட்டத்தின் தேயிலை நிலமும், நிலமலை ஓயவும்,

தெற்கு குறுக்கெல்லத் தோட்டத்தின் காணிகள்,

மேற்கு கலபிஹிலை தோட்டமும், வனக்கெல்லத் தோட்டமும்.

மேற்குறித்த காணிக்கு உரித்துப்பேச்சிற்ற சகலரும் தாமமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரர்மூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 20 ந் தேதி, காலை 9 30 மணிக்கு கண்டிக் கச்சேரியில் எனமுன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்குள்ள உடநடைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்டாடுபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்டாடுத தொகையையும், அத்தொகை கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 13 ந் தேதிக்கு முன்னா எழுத்தில் முப்பிரதி களாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன.

கண்டிக் கச்சேரி,

1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீ 23 ந் உ.

ரா. ஈ. கிறெனியா,

டிஸ்திரிக் உதவி அரசாட்சி ஏசனரு.

இல L. D 4567

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

ஒரு பசிரங்க தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார்கள எனப்பதை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நான இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

மத்திய மாகாணம், கண்டி டிஸ்திரிக், உட்பலாதக், பலலேக்கம் கிராமத்திலிருக்கும் ஏறக்குறைய 10 ஏக்கர் விசாலமுள்ள ஹப்புகாலத்தனனத் தோட்டத்தின் நிலப்பகுதி. எல்லைகள் பின்வருவன :—

வடக்கு . ரெயிலவேக்கென் ஒதுக்கப்பட்ட இடம்,

கிழக்கு டி.ம.பி.பாங்குமுல்லத்த,

தெற்கு . மாவெலி கங்க,

மேற்கு . அண்டக்கெல்லும்புறவின் எல்லையும், தன்னெறும்புறவத்தையும்.

மேற்குறித்த காணிக்கு உரித்துப்பேச்சிற்ற சகலரும் தாமமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரர்மூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 20 ந் தேதி, காலை 11 மணிக்கு கண்டிக் கச்சேரியில் எனமுன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்குள்ள உடநடைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்டாடுபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்டாடுத தொகையையும், அத்தொகை கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 13 ந் தேதிக்கு முன்னா எழுத்தில் முப்பிரதி களாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன.

கண்டிக் கச்சேரி,

1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீ 23 ந் உ.

ரா. ஈ. கிறெனியா,

டிஸ்திரிக் உதவி அரசாட்சி ஏசனரு.

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

L. P. 6234

ஒரு பிரதமக் தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியா எண்ணியிருக்கிறார்கள் என்பதை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நான இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—நாகொட ஐனியா பாட்சாலை—

ஆரம்ப பட இல. A 1,282 கிராமம்—கெப்படியகொட

காணியின் பெயர்	விபரம்	உரித்தாளியின் பெயர்	விசாலம்.
1 படபொலகந்தேதுவ	15-20 வருஷங்கொண்ட தேமிலை (இடையில் நாட்படபட்டவை), 15 வருஷங்கொண்ட 16 தென்னமரங்கள், 30 வருஷங்கொண்ட 1 பலாமரம், அடிப்பாடையுமடங்கியுள்ளன	லிகடா எ. ஜயசிங்கம், தபால் கந்தோர், எ. ஜயசிங்கம், நாகொட, சிரிஸ். ஏ	9 1 5

மேற்குறித்த காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரராமூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 3 ந் தேதி காலை 11 மணிக்கு காலிக் கச்சேரியில் என்முன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்குள்ள உடந்தைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ஈடுபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ஈட்டுத் தொகையையும், அதற்கான கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம் ஆண்டு (சுக்ரோபா) ஜப்பசி மாதம் 26 ந் தேதிக்கு முன்னர் எழுத்தில் முப்பிரதிகளாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன

காலிக் கச்சேரி,

தெயின் றமிட்,

1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீர் 17 ந் உ.

டிஸ்திரிக் உதவி அரசாட்சி ஏசனாடு

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

L P 6423

ஒரு பிரதமக் தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியா எண்ணியிருக்கிறார்கள் என்பதை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நான இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் இடம்படகொட அல்லது குருணாவத்த கிராம விசாலப்படுத்தும்படி.

ஆரம்பப்பட இல A 1,358 கிராமம்—கொடகொட

காணியின் பெயர்.	விபரம்	உரித்தாளியின் பெயர்	விசாலம்.
1 கொடகொட குருணாவத்த அல்லது இடம்படகொட அல்லது குடகுட கொட என்ரோட	2 சிணற்கொண்ட 20 வருஷ ரப்பா காணி, 15-40 வருஷ தென்னை-தோடை, தேவிகா மரங்களடங்கிய தோட்டம், 1 நிரந்தர கட்டுமான மும் ஒரு நிலநடர்மற்ற மடுவும், நெல் வயலுமுள்ளன	எம். எல். எம். அப்துல் காத்தா, செலிகம்	20 1 8
2 கொடகொட அல்லது குடகொட எல்பேட	10 வருஷ ரப்பா	ஷே	4 2 36

25 0 4

மேற்குறித்த காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரராமூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 3 ந் தேதி காலை 11.30 மணிக்கு காலிக் கச்சேரியில் என்முன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்குள்ள உடந்தைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ஈடுபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ஈட்டுத் தொகையையும், அதற்கான கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம் ஆண்டு (சுக்ரோபா) ஜப்பசி மாதம் 27 ந் தேதிக்கு முன்னர் எழுத்தில் முப்பிரதிகளாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன

காலிக் கச்சேரி,

தெயின் றமிட்,

1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீர் 17 ந் உ.

டிஸ்திரிக் உதவி அரசாட்சி ஏசனாடு.

LB 1950/3/HLG/2199

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்

ஒரு பிரதமக் தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியா எண்ணியிருக்கிறார்கள் என்பதை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நான இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

மாததறை, கங்கப்பொய்தது, சிரிந்த, மலின, இஹல எனற கிராமத்தில், வலலகைஹாவத்த எனற காணியிலிருந்து சிரிந்தவலகந்த தெருவின் வலதுபக்கமாக 180 X 6 சதுர அடி நிலமும், இடதுபக்கமாக 107 அடி நீளமான பகுதியும். மேற்படி பகுதியின் எல்லைகள் —

- வடக்கு : மாததறை-ஹகமனை தெரு,
- கிழக்கு : பலலகைஹாவதும், பனசலவத்தவும்,
- தெற்கு : வலலகைஹாவதும்,
- மேற்கு : கட்டகைஹாவத்த அல்லது துனிதொடயவத்த.

மேற்குறித்த காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரராமூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 17 ந் தேதி, காலை 10 மணிக்கு மாததறை கச்சேரியில் என்முன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்குள்ள உடந்தைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ஈடுபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ஈட்டுத் தொகையையும், அதற்கான கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 10 ந் தேதிக்கு முன்னர் எழுத்தில் முப்பிரதிகளாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன

மாததறை கச்சேரி,

ஏ. செயினட். வி விஜயமாண,

1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீர் 15 ந் உ.

டிஸ்திரிக் கூட்டு உதவி அரசாட்சி ஏசனாடு.

LB 2099/3/HLG/2198

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

ஒரு பிரதமக் தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியா எண்ணியிருக்கிறார்கள் என்பதை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 7 ம் பிரிவின (1) ம் உட்பிரிவின பிரகாரம் நான இத்தால் அறிவிக்கின்றேன்

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

மாததறை, வெலிகம் கோறனை, மிடிசும் மேற்கு கிராமத்தில் வெலிஹைகே, என்டறவத்த எனற காணியிலிருந்து 5 பாசல நிலம். எல்லைகள் :—

- வடக்கு : வெலிஹைகே என்டறவத்த,
- கிழக்கு : வெலிஹைகே என்டறவத்த,
- தெற்கு : கிராமத் தெரு,
- மேற்கு : டி. ஆர். சி. தெரு.

மேற்குறித்த காணிக்கு உரித்துப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரராமூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 25 ந் தேதி, காலை 10 மணிக்கு மாததறை கச்சேரியில் என்முன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்குள்ள உடந்தைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ஈடுபற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ஈட்டுத் தொகையையும், அதற்கான கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம் ஆண்டு (நவம்பர்) கார்த்திகை மாதம் 18 ந் தேதிக்கு முன்னர் எழுத்தில் முப்பிரதிகளாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன

மாததறை கச்சேரி,

ஏ. ஓ. வீரசிங்கம்,

1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீர் 15 ந் உ.

டிஸ்திரிக் உதவி அரசாட்சி ஏசனாடு.

LB 2106/J/HLG/2213.

1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

ஒரு பரிசீலக தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார்கள் என்பதை 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டத்தின் 7 ம பிரிவின (1) ம உட்பிரிவின பிரகாரம் நான் இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

மாததறை, நாளு திறவெட்டு, வெள்ளப்பொடபத்தில் வலகம் என்ற கிராமத்தில், கொலம்பில்லிஹெனவத்த என்ற காணியில் 20 பர்சசஸ் நிலம் எல்லைகள்

யடக்கு : புவகவத்த,  
கிழக்கு பிரிவிடுதற்படம் 674 ல 4 B,  
தெற்கு கிராமச்சங்க தெரு,  
மேற்கு : அதே படத்தில் பகுதி 2

மேற்குறித்த காணிக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரர்மூலமாக 1952 ம ஹூ (நவம்பா) கார்த்திகை மாதம் 25 ந தேதி, காலை 11 மணிகு முடிந்தபின் கச்சேரியில் என்முன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்கான உடநதைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ரூபேற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ரூபேற்றிய கொள்கையையும் அதற்கான கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம ஹூ (நவம்பா) கார்த்திகை மாதம் 18 ந தேதிக்கு முன்னா எழுத்தில் முப்பிரதி களாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றனர்.

மாததறைக் கச்சேரி,  
1952 ம ஹூ (செப்டம்பா) புரட்டாதிமீ 15 ந உ.

ஏ. ஓ. வீரசிங்கம்,  
டிஸ்திரிக் உதவி அரசாட்சி எசைடு

1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

இல. L R. 4298.

ஒரு பரிசீலக தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார்கள் என்பதை 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டத்தின் 7 ம பிரிவின (1) ம உட்பிரிவின பிரகாரம் நான் இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

இரத்தினபுரி டிஸ்திரிக், குகுகுள கோழை, டெல்கொடை கிராமத்தில் 1 ம பிரதமபடத்தின் 3 ம சபிபிரிவொன்றின் 520 ம, 521 ம துண்டுகள் என்றும் குறிக்கப்பட்ட ஹால்லேல்கொடேறென எனனும் 5 ஏ 0 ரூ. 8 ப. விசால்முள்ள காணி

மேற்குறித்த காணிக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரர்மூலமாக 1952 ம ஹூ (நவம்பா) கார்த்திகை மாதம் 11 ந தேதி, முற்பகல் 10 30 மணிகு கலவான கிராமக் கோட்டில் என்முன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்கான உடநதைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ரூபேற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ரூபேற்றிய தொகையையும், அதற்கான கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம ஹூ (ஓக்டோபர்) ஐப்பசி மாதம் 24 ந தேதிக்கு முன்னா எழுத்தில் முப்பிரதி களாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றனர்

இரத்தினபுரி கச்சேரி,  
1952 ம ஹூ (செப்டம்பா) புரட்டாதிமீ 15 ந உ.

எம் ஜே எம் ருமினி,  
சபிரகமுலா மாகாண அரசாட்சி எசைடுக்காக

அறிவித்தல்

1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டத்தின் 7 வது பிரிவினஹூ 1951 ம ஆண்டு (மாச) பங்குனி மாதம் 2 ந திகதி, 10,217 இலக்க அரசாங்க "கெசெற" பத்திரியின் வெளியான அறிவித்தல் இத்தான நீக்கப்பட்டுவிட்டனவென்று அறிவிக்கப்படுகின்றது

இரத்தினபுரி கச்சேரி,  
1952 ம ஹூ (செப்டம்பா) புரட்டாதிமீ 15 ந உ

எம் ஜே. எம். ருமினி,  
உதவி அரசாங்க எசென்ற,  
சபிரகமுலா அரசாங்க எசைடுக்காக.

இலக்கம் LRO/APL/1953/J/LLD/2370/LM 5485

1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்.

ஒரு பரிசீலக தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார்கள் என்பதை 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டத்தின் 7 ம பிரிவின (1) ம உட்பிரிவின பிரகாரம் நான் இத்தால் அறிவிக்கின்றேன்.

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

சுண்டு	காணியின் பெயர்.	பிரதமபட இல. A 673. கிராமம்—உறுவேவெல.	உரிமைகாரரின் பெயர்	விசால்ம்
1	தலகொல்லேறெனயாய அல்லது தங்கொல்லேவத்த	2-3 வருஷ 4 தெனனை மரங்களுடைய 10-15 வருஷ தேயிலை	முறவுல்லே றனஹொத்திபேடிக்கே சீலாவதி மேற பார்த்து றனகொத்திபேடிக்கே டிங்கா, உறுவேவல், தொடநதெல், மாவன்னெல்	0 0 31.1
2	ஷே	20-40 வருஷ 1 பலாமரத்தையுடைய 10 வருஷ தேயிலை	ஷே	0 0 74
மொத்தம்				0 0 38.5

மேற்குறித்த காணிக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரர்மூலமாக 1952 ம ஹூ (ஓக்டோபர்) ஐப்பசி மாதம் 14 ந தேதி, காலை 10 மணிகு முடிவான விடுதிவீட்டில் என்முன்பாக வெளிப்படுத்தும்படியும் அக்காணியில் அவர்களுக்கான உடநதைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ரூபேற்றிய அவர்களின் கோரிக்கைகளின் விபரங்களையும், நஷ்ட ரூபேற்றிய தொகையையும், அதற்கான கணிக்கப்பட்ட விபரங்களையும் 1952 ம ஹூ (ஓக்டோபர்) ஐப்பசி மாதம் 7 ந தேதிக்கு முன்னா எழுத்தில் முப்பிரதி களாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றனர்

கேகாலக கச்சேரி,  
1952 ம ஹூ (செப்டம்பா) புரட்டாதிமீ 17 ந உ

எம். ஜி. வி. பி. டபிளவு. சமுதிரிஹெ,  
டிஸ்திரிக் உதவி அரசாட்சி எசைடு

இலக்கம் J/HLG/1071/LM 5266

1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டம் 7 ம் பிரிவின்படியான அறிவித்தல்

ஒரு பரிசீலக தேவைக்கு வேண்டியதான கீழ்க்காணும் காணியை எடுத்துக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார்கள் என்பதை 1950 ம ஆண்டின் 9 ம இலக்க காணி எடுத்ததற் சட்டத்தின் 7 ம பிரிவின (1) ம உட்பிரிவின பிரகாரம் நான் இத்தால் அறிவிக்கின்றேன்

எடுத்துக்கொள்ளவிருக்கும் காணியின் விபரம் :—

சுண்டு.	காணியின் பெயர்	விபரம்.	உரிமைகாரர்.	விசால்ம்.
1	ஹலகாஹுவத்த	பழைய தோட்டம்	ஹிஹுறலகந்த, தெஹியோஹிற வாசிகளான நவகமுலாகே சறனே லில், நவகமுலாகே ஜெமா, றுக்கத்தனுகே பபானில், றுக்கத்தனுகே தெமானில், வாசுமபுருகே சியதோறில், வாசுமபுருகே எனடோறில், வாசுமபுருகே அநாச்சி, வாசுமபுருகே எலியால், வாசுமபுருகே யுவானில், கடலூலாடலாகே தெபானில், கடலூலாடலாகே பெடினேறில், வலிமிளகே பொடியா, அலவல் வட்டேலாகே சியதோறில், அலவல் வட்டலாகே தெலேனில், மீகாஹுவத்த மொஹாநதிறம்லாகே அமலபே அபதுல் ஹமீட்	1 1 2.7

துணடு. காணியின் பெயர்	விபரம்	உரித்தாளியின் பெயர்	விசாலம் ஏ. ரூ. ப.
2 ஜம்பொலகாலாவதத்	ஒரு நிர்ந்தரக கட்டிடத்தை யுடைய பழைய தோட்டம்	ஹிங்குரலகந்த வாகிகளான அலவல வட்டேலாகே தெலேனிலை, அல வல வட்டேலாகே சுவாறில், அலவல வட்டேலாகே அலவிலை, அலவல வட்டேலாகே புஞ்சிசினகோ, நவகமுலலாகே சானேலிலை, மீகாஹ வதத் மொஹாந்திரமலாகே அமலபே அபதுல ஹமீட்	0 3 25 2
மொத்தம்			2 0 27-9

மேற்குறித்த காணிக் உரித்துப்பேச்சினை சகலரும் தாமாக அல்லது முறைப்படி எழுத்தில் அதிகாரம் அளிக்கப்பட்ட காரியக்காரர்மூலமாக 1952 ம் ஆண்டு (நவம்பர்) காத்தினை மாதம் 20 ந தேதி, காலை 9.30 மணிக்கு தெஹியோவிறற காரியாதிகாரியின் கந்தோரில் எனமுன்பாக வெளிப் படுதும்படியும் அககாணியில் அவர்களுக்குள்ள உடநடைகளின் தன்மையையும் குறித்த காணியை எடுத்தற்கான நஷ்ட ராடுபற்றிய அவர்களின் கோரிக்கை களின் விபரங்களையும், நஷ்ட ஈட்டுத் தொகையையும், அத்தொகை கணிக்கப்பட்ட விவரங்களையும் 1952 ம் ஆண்டு (நவம்பர்) காத்தினை மாதம் 13 ந தேதிக்கு முன்னர் எழுத்தில் முப்பிரதிகளாக எனக்கு அறிவிக்கும்படியும் இத்தால் கேட்டுக்கொள்ளப்படுகின்றன.

கேசரீக கச்சேரி, எம். ஜி. வி. பி. டி. பி. எழு. சமரகிஹ, 1952 ம் ஆண்டு (செப்டம்பர்) புரட்டாதிமீ 16 ந உ. டி.ஸ்திரிக் உதவி அரசாட்சி எண்ணு

**காணி மீட்டற் சட்டம்**

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 5 ம் பிரிவின்படியான பிரகடனம்.

1942 ம் ஆண்டின் 61 ம் இலக்க காணி மீட்கும் சட்டத்தின் நோக்கங்களுக்காக இதன அட்டவணியில் விபரிக்கப்படும் காணி எடுத்துக்கொள்ளப்பட வேண்டும் என்று காணிக் கொயிஷனா தீர்மானித்திருப்பதால்,

நில, நில அபிவிருத்தி மந்திரி புஞ்சிபண்டா புலங்குலம் ஆகிய நான 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 5 (1) ம் பிரிவின கீழ் இதை குறித்த சட்டத்தின் 3 (5) ம் பிரிவைத் திருத்தும் அச்சட்டத்தின் 62 ம் பிரிவுடன் சேர்த்து வாசித்து குறித்த காணி ஒரு பகிரங்க தேவைவென்று கருதப்படும் ஒரு தேவைக்கு வேண்டும் என்றும் அககாணி அச்சட்டத்தின் கீழ் எடுத்துக்கொள்ளப்படும் என்றும் இத்தால் பிரகடனம் செய்கின்றேன்.

இலக்கம் LRO/APL/5618/J/LLD/2526/LG 2. கொழும்பு, 1952 ம் ஆண்டு (ஒகஸ்தர்) ஆவணி மீ 19 ந உ.

பீ. பி. புலங்குலம், நில, நில அபிவிருத்தி மந்திரியின் கட்டளைப்படி, எஸ். எப். அமரகிஹ, நிர்ந்தரக காரியதரிசி.

அட்டவணை

துணடு. காணியின் பெயர்.	விபரம்	கிராமம்—உட்கலத்தெயிய உரித்தாளியின் பெயர்	விசாலம் ஏ. ரூ. ப.
86 இஹல்பொலுஹுமுவே குமபுறவும் இஹல் பொலுஹுமுவேகுமபுறேபிலேவாவும்	நெல் வயலும் காய்கறி தோட்டம்	உட்கலத்தெயிய வாகிகளான யொடிங்கே எனசினுவும், நனசிறங்கே மேறியும் மேறாபாத்து கிராமத் தலைவர் உட்கலத்தெயிய, நம்புக்கண	0 3 39
87 இஹல்பொலுஹுவேகமத்த	நெல் அடிக்கும் நிலம்	ஷெ	0 0 7
88	கால்புப்பாதை	ஷெ	0 0 3
			1 0 3

Q 4368/LRO/APL/950

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 5 ம் பிரிவின்படியான பிரகடனம்

1942 ம் ஆண்டின் 61 ம் இலக்க காணி மீட்கும் சட்டத்தின் நோக்கங்களுக்காக இதன அட்டவணியில் விபரிக்கப்படும் காணி எடுத்துக்கொள்ளப்பட வேண்டும் என்று காணிக் கொயிஷனா தீர்மானித்திருப்பதால்,

காணி, காணி அபிவிருத்தி மந்திரி, பீ. பி. புலங்குலம், ஆகிய நான 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணி எடுத்தற் சட்டத்தின் 5 (1) ம் பிரிவின கீழ் (இதை குறித்த சட்டத்தின் 3 (5) ம் பிரிவைத் திருத்தும் அச்சட்டத்தின் 62 ம் பிரிவுடன் சேர்த்து வாசித்து) குறித்த காணி ஒரு பகிரங்க தேவை வென்று கருதப்படும் ஒரு தேவைக்கு வேண்டும் என்றும் அககாணி அச்சட்டத்தின் கீழ் எடுத்துக்கொள்ளப்படும் என்றும் இத்தால் பிரகடனம் செய்கின்றேன்.

கொழும்பு, 1952 ம் ஆண்டு (ஒகஸ்ட்) ஆவணி மீ 7 ந உ.

பீ. பி. புலங்குலம், காணி, காணி அபிவிருத்தி மந்திரி.

அட்டவணை

ஆரம்பபட்ட இலக்கம் A 3,182. கிராமம்—டக்கோலு

துணடு. காணியின் பெயர்	காணி விபரம்	உரிமைக்கேப்பவர் பெயர்	விசாலம். ஏ. ரூ. ப.
1 மீகஹவதத்	தென்னந தோட்டம்	ஸ்ரீமதி ஜி. ஏ. பி. அபயசந்தர, " மரோர் ", பகத்தன ரேட்டு, கொள்ளப்பிட்டி.	1 1 28

1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணியைப் பெற்றுக்கொள்ளும் சட்டத்தின் 7 ம் பிரிவின்படி அறிவித்தல் L D 4639

(1) 1942 ம் ஆண்டின் 61 ம் இலக்க காணி மீட்டற் சட்டத்தின் பொருட்டு இதனகத்தான அட்டவணியில் விபரிக்கப்பட்ட காணியை 1950 ம் ஆண்டின் 9 ம் இலக்க காணியைப் பெற்றுக்கொள்ளும் சட்டத்தின்படி பெற்றுக்கொள்ளும் எண்ணம் உண்டென்றும்,

(2) அந்தக் காணியை பெற்றுக்கொள்வதால் ஏற்படும் நஷ்டாட்டுத் கோரிக்கைகள் எமக்கு அனுப்பப்பட வேண்டுமென்றும்,

(3) அத்தகைய காணியில் உரித்துக் கேட்கும் ஒவ்வொருவரும்—

(அ) நேரமுக்கமாக அல்லது எழுத்துமூலம் அதிகாரம் கொடுக்கப்பட்ட இன்னொருவர் மூலமாக 1952 ம் ஆண்டு (அக்டோபர்) ஐப்பசி மாதம் 28 ந திகதி பிற்பகல் 2.30 மணிக்கு எனமுன் வந்து தெரியப்படும்,

(ஆ) அககாணியில் தமக்குள்ள உரித்தின் தன்மையையும் தாம் நஷ்டாடு கோரும் விவரத்தையும், நஷ்டாட்டுத் தொகையையும், அத் தொகையை கணக்கெடுத்த விவரத்தையும் 1952 ம் ஆண்டு (அக்டோபர்) ஐப்பசி மாதம் 21 ந திகதியன்று அல்லது அதற்குமுன் எழுத்துமூலம் எமக்கு அறிவிக்க வேண்டுமென்றும்,

கண்டி டி.ஸ்திரிக் உதவி எஜனா ஈ. ஈ. கிறெனியா ஆகிய நான மேற்சொல்லிய 1950 ம் ஆண்டின் 9 ம் இலக்க சட்டத்தின் 7 ம் பிரிவின்படி இத்தால் அறிவித்தல் கொடுக்கின்றேன்

கண்டி கச்சேரி, 1952 ம் ஆண்டு (செப்டெம்பர்) புரட்டாதிமீ 20 ந உ.

ஈ ஈ கிறெனியா, டி.ஸ்திரிக் உதவி எஜனா

அட்டவணை

ஆரம்பபட்ட இல. A 1.780. கிராமம்—கடவுத்தகாம (பகுதி), வாட இல. 5, தமமனகொட

குணம். காணியின் பெயர்	விபரம்	உரிதாளியின் பெயர்	விசாலம். ஏ. றா. ப.
1	வெல்லியட்ட அல்லது வெல்லியட்ட, கொழும்பு-கண்டி நெல்வயல ரோட்டிலிருக்கும் வரிப்பண இலக்கம் 364	கருகனுவ, தமமனகொட ஸ்ரீமதி எம் சுந்தரேசேகர	0 0 26.27
2	ஷே	ஷே	0 3 9.80
3	வெல்லியட்ட அல்லது வெல்லியட்ட, கொழும்பு-கண்டி ரோட்டிலிருக்கும் வெநநீலம் வரிப்பண இலக்கங்கள் 363, 365 S.F.	ஷே	0 0 1.11
மொத்தம்			0 3 37.18

இல LA 592/LRO.

1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணியைப் பெற்றுக்கொள்ளும் சட்டத்தின் 7 ம் பிரிவின்படி அறிவித்தல்

1942 ம ஆண்டின் 61 ம் இலக்க காணி மீட்டற சட்டத்தின் பொருட்டு இதன்கீழ்க் உள்ள அட்டவணையில் விவரிக்கப்பட்ட காணிகளை 1950 ம ஆண்டின் 9 ம் இலக்க காணியைப் பெற்றுக்கொள்ளும் சட்டத்தின்படி பெற்றுக்கொள்ளும் எண்ணம் உண்டென்றும்,

2. அந்தக் காணிகளைப் பெற்றுக்கொள்வதால் ஏற்படும் நஷ்ட ஈட்டுக் கோரிக்கைகளை எமக்கு அனுப்பப்பட வேண்டும் என்றும்,

2 (1) அதற்கைய காணிகளில் உரிதலுக்கேட்கும் ஒவ்வொருவரும்—

(1) நோமுகமாக, அல்லது எழுத்துமூலமாக அதிகாரம் கொடுக்கப்பட்ட இன்னொருவரால் மூலமாக 1952 ம (நூ) (நவம்பர்) கார்த்திகை மாதம் 3 ந திகதி, காலை 10 மணிக்கு எனமுன் வந்து தெரியப்படும்,

(2) அக்காணியில் தமக்குள்ள உரித்தின் தன்மையையும் தாம் நஷ்ட ஈடு கோரும் விவரத்தையும், நஷ்ட ஈட்டுத் தொகையையும், அத் தொகையை கணக்கெடுத்த விவரத்தையும் 1952 ம (நூ) (ஒக்டோ) ஐப்பசி மாதம் 26 ந திகதியன்று அல்லது அதற்குமுன் எழுத்து மூலம் நமக்கு அறிவிக்க வேண்டும் என்றும்,

வட மாகாணத்து அரசாட்சி எசண்டா பீ. ஜே. ஹட்சன் ஆகிய நான் மேற்சொல்லிய 1950 ம ஆண்டின் 9 ம் இலக்க சட்டத்தின் 7 ம் பிரிவின்படி இத்தால் அறிவித்தல் கொடுக்கிறேன்.

4. 1950 ம ஆண்டின் ஆவணி மாதம் 11 ந திகதியில் 10,135 ம இலக்கத்தை கொண்ட இலங்கை அரசாங்க "கெசெற" பத்திரிகையில் பிரசுரிக்கப்பட்ட இந்தக் காணியைப் பற்றிய காணிவாங்கற் சட்டத்தின் 6 ம் பிரிவினை கீழ் செய்யப்பட்ட அறிவித்தல் இத்தால் ரத்துச் செய்யப்படுகிறது.

யாழ்ப்பாணக் கச்சேரி,

1952 ம (நூ) (செப்டம்பர்) புரட்டாதிமீ 16 ந உ.

பீ. ஜே ஹட்சன்,  
வட்டமாகாண ஜனாதிபதி.

அட்டவணை

ஆரம்பபட்ட இலக்கம் 1,584. கிராமம்—கட்டுவன

குணம். காணியின் பெயர்.	விபரம்	உரிமை கேட்பவர பெயர்.	விசாலம். ஏ. றா. ப.
1	சிலைன தோட்டம், இதற்குள் 3 மாமரம், 6 முருங்கை, 1 இலந்தை, 1 மஞ்சவன 20 வருடம்	சின்னப்பொடியன் கந்தன், கட்டுவன, தெல்லிப்பளை கிழக்கு, தெல்லிப்பளை	0 0 39
2	கலிங்கராயன்சீமா தோட்டமும் தென்னந் தோட்டமும் 20-50 வருடம், இதற்குள் ஒரு கட்டப்பட்ட சிணறு	(1) சின்னப்பொடியன் கந்தன், கட்டுவன, தெல்லிப்பளை கிழக்கு, தெல்லிப்பளை, (2) சின்னப்பொடியன் கந்தன் மனைவி மாணிக்கம், கட்டுவன, தெல்லிப்பளை கிழக்கு, தெல்லிப்பளை	1 0 32
மொத்தம்			1 1 31

கடித இலக்கம் : LD 3553/J/LLD/2335/LRO/APL/4629 (இவ்விலக்கம் இது சம்பந்தமான எல்லாக் கடிதங்களிலும் குறிக்கப்படவேண்டும்)

1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணியைப் பெற்றுக்கொள்ளும் சட்டத்தின் 7 ம் பிரிவின்படி அறிவித்தல்

(1) 1942 ம ஆண்டின் 61 ம் இலக்க காணிமீட்டற சட்டத்தின் பொருட்டு இதன்கீழ்க் உள்ள அட்டவணையில் விவரிக்கப்பட்ட காணியை 1950 ம ஆண்டின் 9 ம் இலக்கக் காணியைப் பெற்றுக்கொள்ளும் சட்டத்தின்படி பெற்றுக்கொள்ளும் எண்ணம் உண்டென்றும்,

(2) அந்தக் காணியைப் பெற்றுக்கொள்வதால் ஏற்படும் நஷ்ட ஈட்டுக் கோரிக்கைகள் எமக்கு அனுப்பப்படவேண்டுமென்றும்,

(3) அதற்கைய காணியில் உரிதலுக்கேட்கும் ஒவ்வொருவரும்—

(அ) நோமுகமாக அல்லது எழுத்துமூலம் அதிகாரம் கொடுக்கப்பட்ட இன்னொருவரால் மூலமாக 1952 ம (நூ) (டிசெம்பர்) மாகாழி மாதம் 8 ந திகதி காலை 10 மணிக்கு எனமுன் சமமாந்துறை காரியாதிகாரியின் கந்தோரில் வந்து தெரியப்படும்,

(ஆ) அக்காணியில் தமக்குள்ள உரித்தின் தன்மையையும் தாம் நஷ்ட ஈடு கோரும் விவரத்தையும், நஷ்ட ஈட்டுத் தொகையையும் அத்தொகையை கணக்கெடுத்த விவரத்தையும் 1952 ம (நூ) (நவம்பர்) கார்த்திகை மாதம் 30 ந திகதியன்று அல்லது அதற்குமுன் எழுத்துமூலம் இரண்டு பிரதிகளில் எமக்கு அறிவிக்கவும் வேண்டுமென்றும்,

மட்டக்களப்பு டிஸ்திரிக்டு உதவி ஜனாதிபதி யாகராஜா ராஜதுரை ஆகிய நான் மேற்சொல்லிய 1950 ம ஆண்டின் 9 ம் இலக்கச் சட்டத்தின் 7 ம் பிரிவின்படி இத்தால் அறிவித்தல் கொடுக்கிறேன்

மட்டக்களப்புக் கச்சேரி,

1952 ம (நூ) (செப்டெம்பர்) புரட்டாதிமீ 17 ந உ.

தி ராஜதுரை,  
டிஸ்திரிக்டு உதவி ஜனாதிபதி

அட்டவணை

ஆரம்பபட்ட இலக்கம் A 998. கிராமம்—மல்லிகைத்தீவு

குணம். காணியின் பெயர்	காணி விவரம்	உரிமைகேட்பவர பெயர்	விசாலம் ஏ. றா. ப.
1	நயிந்தலமடுஇலவிசம் நெல்வயல	ஈ. வீ. வீ. மொகமது இலமெயிலும், எம். ஜி. இலமா லெவலையும், 4 ந் குறிச்சி, சமமாந்துறை	0 3 24
2	ஷே	ஷே	0 1 35
3	ஷே	ஷே	3 0 21
4	ஷே	ஷே	0 0 8
மொத்தம்			4 2 8